


කාලීය කටයුතු වාර්තාව හා ගිණුම් - 2016  
செயலணி அறிக்கையும் கணக்குகளும் -2016  
Performance Report and Accounts- 2016



දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල  
மாவட்ட செயலகம் - குருணாகல்  
District Secretariat - Kurunegala

පටුන

අංකය	පරිච්ඡේදය	පිටු අංකය
1	හැඳින්වීම	1
1.1	දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ පණිවිඩය	1
1.2	දැක්ම	2
1.3	මෙහෙවර	2
1.4	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අරමුණු	2
1.5	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යයන්	2
1.6	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තත්ව ප්‍රතිපත්තිය	3
1.7	පාලන ආයතන	3
1.8	දිස්ත්‍රික්කයේ තොරතුරු	4
1.9	දිස්ත්‍රික් සැලැස්ම	5
1.10	කාර්ය මණ්ඩල සැකැස්ම	6
2	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශවල සේවා	7
2.1	ආයතන අංශය	7
2.2	දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අංශය	7
2.3	පුපුරණ ද්‍රව්‍ය අංශය	19
2.4	ප්‍රවෘත්ති අංශය	20
2.5	දිස්ත්‍රික් දිවිනැගුම අංශය	20
2.6	සමාජ ආරක්ෂණ අංශය	25
2.7	මිණුම් ඒකක ප්‍රමිති සේවා අංශය	26
2.8	වෘත්තීය මාර්ගෝපදේශන අංශය	26
2.9	සංඛ්‍යා ලේඛණ අංශය	27
2.10	ජාතික පොහොර ලේකම් කාර්යාලය	29
2.11	රාජ්‍ය නොවන සංවිධාන අංශය	31
2.12	සංස්කෘතික අංශය	31
2.13	බෞද්ධ කටයුතු අංශය	33
2.14	සමාජ සේවා අංශය	33
2.15	ආපදා කළමනාකරන සම්බන්ධීකරණ අංශය	33
2.16	ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය	34
2.17	මෝටර් රථ අංශය	35
2.18	ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය	35
2.19	අභ්‍යන්තර විගණන අංශය	36
2.20	ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය	37
2.21	ඉංජිනේරු අංශය	37
2.22	රැකියා සේවා මධ්‍යස්ථානය	45
2.23	කෘෂිකර්ම අංශය	45
2.24	එලදායිතා අංශය	45
2.25	දිස්ත්‍රික් ඉඩම් පරිහරණ අංශය	45
2.26	ලමා ආරක්ෂණ අංශය	46
2.27	වනිතා සංවර්ධන අංශය	46
2.28	ඉඩම් අංශය	46
2.29	මුල් ලමාවිය සංවර්ධන අංශය	47
2.30	ලමා හිමිකම් අංශය	47
2.31	විමර්ශන අංශය	47
2.32	උපදේශන අංශය	47
2.33	ක්‍රීඩා අංශය	47
2.27	ගිණුම් අංශය	48
	වාර්ෂික ඇස්තමේන්තු ප්‍රතිපාදන වෙන්වීම	48
	ප්‍රතිපාදන වලට එරෙහි වියදම	48
	රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම 27201	49
	පොදු තැන්පත්	50
	ආදායම් ගිණුම	50
	භාණ්ඩාගාර අග්‍රිම ගිණුම	51
	රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රතිපාදන	51
	උපලේඛණ 02	52
	උපලේඛණ 03	54
	වාර්ෂික විසර්ජන ගිණුමේ තොරතුරු	57
	ඩී.පී.එස්.ඒ. 2	57
	ඩී.පී.එස්.ඒ. 3	58
	ඩී.පී.එස්.ඒ. 4	59
	ඩී.පී.එස්.ඒ. 5	61
	ඩී.පී.එස්.ඒ. 5 (i)	62
2.28	ප්‍රාදේශීය ලේකම් කාර්යාල	63
3	සමාජනීය	64
4	විසර්ජන ගිණුම පිළිබඳ විගණකාධිපති වාර්තාව	65

**දිසාපතිතුමාගේ පණිවුඩය**



කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2016 වසර සඳහා වූ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 කින් සමන්විත විශාලතම පරිපාලන දිස්ත්‍රික්කය වන කුරුණෑගල දිස්ත්‍රික්කය, විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සමග අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්, ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් 2016 කාර්ය සාධන හා ගිණුම් වාර්තාව ලෙස ඔබ අතට පත් කරනුයේ ඉමහත් සතුටකිනි.

රජය මගින් ක්‍රියාත්මක යහපාලන ක්‍රියාවලිය යථාර්තයක් බවට පත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය 2016 වසර සඳහා වෙන් කර දුන් ප්‍රතිපාදන සහ අක්වුදල් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ඵලදායී ලෙස යොදාගත් ආකාරය මෙයින් පැහැදිලි වේ. මේ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග අනෙකුත් සේවා සපයන ආයතනයන් සහ නිලධාරීන් ඉමහත් කැපවීමෙන් කටයුතු කල බව සිහිපත් කරමි.

ගම් නගා සිටුවීමේ වැඩ සටහන්, පාසැල් මට්ටමින් වකුගඩු රෝග නිවාරණය සඳහා පානීය ජල පහසුකම් ලබා දීමේ වැඩසටහන්, දිවිනැගුම සංවර්ධන ආයෝජන වැඩසටහන්, ග්‍රාමීය ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති, ග්‍රාමීය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් අපගේ කාර්ය මතාව ඉටු කල ආකාරය සහ අනෙකුත් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.

මෙම දිස්ත්‍රික්කයේ ජනතාව තෘප්තිමත් කරමින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව, අප යන ගමන් මගට අත්වැල් වෙමින් අපට සහයෝගය දුන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාටත්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් අනෙකුත් සියලුම ආයතනයන්හි නිලධාරීන්ටත්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ටත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාගේ කාර්ය මණ්ඩලයටත් හද පිරි ස්තූතිය මෙයින් පිරිනමමි.

ගාමිණි ඉලංගරත්න  
කුරුණෑගල දිසාපති / දිස්ත්‍රික් ලේකම්  
ස්වදේශ කටයුතු අතිරේක ලේකම්.

## කාර්යය සාධන වාර්තාව හා ගිණුම් - 2016

භාණ්ඩාගාර ලේකම්ගේ අංක පී.එල්/එල්.එස්/03 (xiv) හා 2002 සැප්තැම්බර් මස 12 වන දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ 402 අනුව, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2016 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් මුදල් වර්ෂය සඳහා වූ කාර්යය සාධන වාර්තාව හා ගිණුම් වාර්තාව පහත පරිදි ඉදිරිපත් කරනු ලැබේ.

### දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල

#### 1.2 දැක්ම

පුරවැසි තෘප්තිය සඳහා වූ විශිෂ්ඨ රාජ්‍ය සේවාවක්.

#### 1.3 මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සැලසුම් සහගතව සම්පත් හා ආයතන ඵලදායී ලෙස කළමනාකරනය කරමින් පුරවැසි අවශ්‍යතා තෘප්තිමත් කරන තිරසාර සංවර්ධනයක් ඇති කිරීම.

දිස්ත්‍රික්කය හා එහි ජනතාව ජාතික සංවර්ධනයට දායක වන පරිදි, තිරසාර සංවර්ධනයක් උදෙසා, රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වූ මනා සැලැස්මකින් යුතුව, සම්පත් හා ආයතන ඵලදායී ලෙස මෙහෙයවන්නා වූ සම්බන්ධීකරණයක් තුළින් ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව සාධාරණව යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙවරයි.

#### 1.4 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අරමුණු

- රජයේ නියෝජිත ආයතනයක් වශයෙන් විවිධ අණපනත් වලින් පැවරී ඇති කාර්යයන් ඉටු කිරීම තුළින් ජනතා අභිලාෂයන් හා අපේක්ෂාවන් ඉටු කිරීම.
- දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා මානව මූල්‍ය හා භෞතික සම්පත් කාර්යක්ෂමව මෙහෙයවීම.

#### 1.5 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යයන්

- රජයේ සංවර්ධන වැඩ සටහන් හා ව්‍යාපෘති රජයේ නියමයන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය හා මඟ පෙන්වීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කටයුතු සම්බන්ධීකරණය හා මඟ පෙන්වීම.
- ව්‍යවස්ථාපිත අණපනත් වලින් පැවරී ඇති බලතල හා වගකීම් ඉටු කිරීම.
- වෙනත් රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල දිස්ත්‍රික් නියෝජ්‍ය ආයතනය වශයෙන් කටයුතු කිරීම.
- දිස්ත්‍රික්කය තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාමටත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ආරක්ෂක අංශය සමඟ මනා සබඳතාවයක් පවත්වා ගැනීම.
- රාජ්‍ය ආදායම ගණන් දීමේ නිලධාරීන් වෙනුවෙන් නියෝජිතයෙකු වශයෙන් රාජ්‍ය ආදායම එකතු කිරීමේ හා ගිණුම්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.

## 1.6 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තත්ව ප්‍රතිපත්තිය

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මානව, භෞතික මූල්‍ය සම්පත් ඵලදායීවත්, කාර්යක්ෂමවත් යොදා ගනිමින් අපගේ පුරවැසි ප්‍රඥප්තියට අනුකූලව එකිනෙකාගේ තත්ව පරිපාටි පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව, ක්‍රියාකාරී සහභාගිත්වයෙන් දිස්ත්‍රික්කයේ පුරවැසියන් හට තෘප්තිමත් හා විශිෂ්ටවූත් ගුණාත්මක සේවාවක් නිරන්තර වැඩිදියුණු කරමින් අඛණ්ඩව ලබාදීම අපගේ තත්ව ප්‍රතිපත්තියයි.

## 1.7 පාලිත ආයතන

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්ගේ මහ පෙන්වීම, අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ පහත සඳහන් ආයතන හා අංශ ක්‍රියාත්මක වේ.

- ❖ ගිණුම් අංශය
- ❖ ආයතන අංශය
- ❖ දිවිනැගුම අංශය අංශය
- ❖ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් අංශය
- ❖ දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අංශය
- ❖ සංඛ්‍යාලේඛන අංශය
- ❖ පුපුරණ ද්‍රව්‍ය අංශය
- ❖ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අංශය
- ❖ මෝටර් රථ අංශය
- ❖ ඉංජිනේරු අංශය
- ❖ කුඩා ව්‍යාපාර අංශය
- ❖ අභ්‍යන්තර විගණන අංශය
- ❖ වෘත්තීය මාර්ගෝපදේශ අංශය
- ❖ මානව සම්පත් හා ඵලදායීතා ප්‍රවර්ධන අංශය
- ❖ දිස්ත්‍රික් ඉඩම් පරිහරණ අංශය
- ❖ ප්‍රවෘත්ති අංශය
- ❖ බෞද්ධ කටයුතු අංශය
- ❖ සංස්කෘතික අංශය
- ❖ රාජ්‍ය නොවන සංවිධාන අංශය
- ❖ සමාජ සේවා අංශය
- ❖ සමථ පුහුණු අංශය
- ❖ ආපදා කළමනාකරණ අංශය
- ❖ ළමාරක්ෂක අංශය
- ❖ පාරිභෝගික අධිකාරිය
- ❖ කාර්මික සංවර්ධන මණ්ඩලය
- ❖ ආපදා සහන සේවා අංශය
- ❖ ජාතික ඒකාබද්ධතා අංශය
- ❖ ක්‍රීඩා අංශය
- ❖ උපදේශන අංශය
- ❖ ජාතික පොහොර ලේකම් කාර්යාලය
- ❖ කෘෂිකර්ම අංශය
- ❖ රැකියා පියස
- ❖ වනිතා සංවර්ධන අංශය
- ❖ විමර්ශන අංශය
- ❖ ළමා හිමිකම් අංශය
- ❖ මුල් ළමාවිය සංවර්ධන අංශය
- ❖ ඉඩම් අංශය



## 1.8 දිස්ත්‍රික්කයේ තොරතුරු

වයඹ පළාත තුළ පිහිටා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 4812.7 කි. එනම් හෙක්ටයාර් 481270 කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30 කි. ග්‍රාම සේවා වසම් 1610 ක් අයත් වෙයි. දිස්ත්‍රික්කයේ මුළු ගම්මාන සංඛ්‍යාව 4432 ක් වන අතර ජන්ද කොට්ඨාශ 14 කි. දිස්ත්‍රික්කයේ මහ නගර සභා 01 ක් හා නගර සභා 01 ක් ඇත. ප්‍රාදේශීය සභා 19 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06 කි.

සාපේක්ෂ වශයෙන් ගත් කල කුරුණෑගල දිස්ත්‍රික්කය දිස්ත්‍රික්ක 5 කින් වට වී ඇත. එනම් උතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කයත්, නැගෙනහිරින් මාතලේ දිස්ත්‍රික්කයත්, දකුණින් ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කත්, බස්නාහිරින් පුත්තලම දිස්ත්‍රික්කයත් වේ. දිස්ත්‍රික්කයේ නිරපේක්ෂ පිහිටීම උතුරු බණ්ඩාංක 228-333 සහ නැගෙනහිර බණ්ඩාංක 104-178 ක් අතර වෙයි.

ඓතිහාසික පසුබිම ගැන කථා කරන විට කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ අත් දිස්ත්‍රික්ක වලට වඩා වැඩි සුවිශේෂී තාවයක් ගනී. එනම් රාජධානි හතරක් පැවති ලංකාවේ එකම දිස්ත්‍රික්කය ලෙස අභිමානයක් කුරුණෑගලට හිමිව තිබීමයි. පඩුවස්තුවර, කුරුණෑගල, යාපහුව, දඹදෙණිය එම රාජධානීන් වන අතර මෙම රාජධානි යුග වලදී කීර්තිමත් රජවරු රැසක්ම සිටි බවට සාක්ෂි ඕනෑ තරම් හමුවේ.

දිස්ත්‍රික්කයේ ජල වහනය සලකන විට එය ප්‍රධාන වශයෙන් ගංගා ද්‍රෝණි 04 ක් මගින් ආවර්ණය වී ඇත. එනම් උතුරු ප්‍රදේශයෙන් කළා ඔය දෝණියද, මධ්‍යම ප්‍රදේශයෙන් මී ඔය හා දැදුරු ඔය දෝණියද, දකුණු ප්‍රදේශයෙන් මා ඔය දෝණියද වශයෙනි. මෙම ජල වහන ද්‍රෝණි තුළ රාජාගනය, උස්ගල සියඹලන්ගමුව, හක්වටුනාඔය, කිඹුල්වානා ඔය, බතලගොඩ, මාගල්ල, පාලුකඩවල, අතරගල්ල, මැඩියාව, වෙන්තොරුව, අඹකොලවැව ඇතුළු මහා පරිමාණ හා සුළු පරිමාණ වාරිමාර්ග ක්‍රම රාශියක් ක්‍රියාත්මක වෙයි.


දිස්ත්‍රික්කයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 900 - 2200 අතර වෙයි. ඊසාන දිග මෝසම් සුළං හා නිරිත දිග මෝසම් සුළං හා සංවහන ක්‍රියාකාරිත්වය නිසා ප්‍රධාන වශයෙන් වර්ෂාපතනය ලැබෙන අතර වැඩිම ප්‍රමාණයක් ලැබෙනුයේ නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය මගිනි.

1.9 දිස්ත්‍රික් සැලැස්ම

**කුරුණෑගල දිස්ත්‍රික්කය**



ප්‍ර.ලේ. කාර්යාලය	ග්‍රාම නිලධාරී වසම් ගණන
1. ගිරිබාව	35
2. ගල්ගමුව	62
3. ඇහැටුවැව	35
4. මහව	68
5. අඹන්පොල	28
6. කොටවෙහෙර	31
7. රස්නායකපුර	28
8. නිකවැටිය	42
9. පොල්පිනිගම	82
10. ඉබ්බාගමුව	74
11. ගනේවත්ත	42
12. රිදීගම	113
13. මාවතගම	71
14. මල්ලවපිටිය	45
15. කුරුණෑගල	54
16. මාස්පොත	33
17. වීරඹුගෙදර	38
18. පොල්ගහවෙල	84
19. අලව්ව	66
20. නාරම්මල	54
21. කුලියාපිටිය නැගෙනහිර	45
22. කුලියාපිටිය බටහිර	68
23. වාරියපොල	56
24. පඬුවස්නුවර නැගෙනහිර	36
25. බමුණාකොටුව	36
26. කොබෙයිගනේ	35
27. පඬුවස්නුවර බටහිර	67
28. බිංගිරිය	52
29. උඩුබද්දාව	43
30. පන්තල	87
<b>1610</b>	







**2. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශවල සේවා.**

**2.1 ආයතන අංශය.**

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ ආයතන කටයුතු හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30ක දිස්ත්‍රික් මට්ටමේ ආයතන කටයුතු ඉටු කිරීම ආයතන අංශයේ ප්‍රධාන කාර්ය භාරයයි. දිස්ත්‍රික්කයේ සමස්ත පරිපාලනය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍යවන ආයතනික පසුබිම ක්‍රියාත්මක කරනු ලබන්නේ ආයතන අංශය මගිනි.

2016 වර්ෂය ආරම්භයේ විනය ගොනු 25 ක් පැවති අතර, ඉන් ගොනු 11 ක වැඩ අවසන් කිරීමට හැකි විය. වර්ෂය තුළ ගිනි අවි අයදුම්පත් 61 ක් ලැබී තිබූ අතර, ඉන් සුදුසුකම් ලද අයදුම්පත් 19 ක් නිර්දේශ කර, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී. මෙම වර්ෂය තුළ අළුත් කළ ගිනි අවි බලපත්‍ර සංඛ්‍යාව 1815 ක් වන අතර මුරකරු අවසර පත්‍ර 61 ක් නිකුත් කිරීම සිදු විය.

2016 වර්ෂය තුළ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත වාහන අළුත් වැඩියාව සඳහා රුපියල් 1,002,273.73 ක මුදලක් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් වාහන අළුත් වැඩියාව සඳහා රුපියල් 7,961,022.14 ක මුදලක් වියදම් වී ඇත. 2016 වර්ෂයේදී,

- මූලික පරිගණක පුහුණු පාඨමාලා - 03
- Payroll පුහුණු පාඨමාලා - 02
- Internet -Email පුහුණු පාඨමාලා - 02
- Access Deta base - 04
- CIGAS පාඨමාලා - 02
- Web Design - 01
- පරිගණක Hardware - 02
- SLIDA පරිගණක ධාවන බලපත් පාඨමාලා - 02

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීම සඳහා වූ විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත.

**2.2 දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය.**

දිස්ත්‍රික්කය තුළ කෙරෙන ප්‍රධාන සංවර්ධන කටයුතුවල සම්බන්ධීකරණ ඒකකය දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අංශයයි.

**1. දිස්ත්‍රික් මට්ටමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන.**

ප්‍රා.ලේ. කොට්ඨාශය	වෙන්කල ප්‍රතිපාදන මුදල රු.	ඇස්තමේන්තු වටිනාකම රු.	මුළු වියදම රු.	අතැති බිල්පත් වටිනාකම රු.	මුළු ව්‍යාපෘති වටිනාකම (අතැති බිල් + මුළු වියදම)
ගල්ගමුව	15,000,000	15,000,000	177,874	14,817,255	14,995,129
මහව	46,705,000	46,705,000	10,070,889	36,446,843	46,517,732

පොල්පිනිගම	9,929,109	9,929,109	-	9,904,008	9,904,008
මල්ලවපිටිය	189,603,000	189,603,000	81,650,775	101,862,499	183,513,274
කුරුණෑගල	30,506,592	30,506,592	19,322,489	10,148,933	29,471,423
මාස්පොත	26,530,998	26,530,998	16,555,845	8,473,351	25,029,196
බිංගිරිය	130,007,000	130,000,000	75,318,553	54,661,898	129,980,451
පන්තල	34,208,000	34,000,000	18,611,845	15,276,864	33,888,709
මුළු එකතුව	482,489,699	482,274,699	221,708,270	251,591,651	473,299,921

2. විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව			වෙන්කල ප්‍රතිපාදනය (රු.)			මුළු වියදම (රු.)
	ඉදිකිරීම්	භාණ්ඩ හා සේවා	එකතුව	ඉදිකිරීම්	භාණ්ඩ හා සේවා	එකතුව	
ගිරිබාව	21	27	48	3,225,000	1,260,000	4,485,000	4,279,143
ගල්ගමුව	51	54	105	9,740,000	2,634,000	12,374,000	12,249,493
ඇහැටුවැව	22	34	56	3,710,000	1,899,000	5,609,000	5,316,911
මහව	43	37	80	9,275,000	2,510,000	11,785,000	11,142,809
අඹන්පොල	15	22	37	2,525,877	1,249,123	3,775,000	3,768,375
පොල්පිනිගම	40	42	82	5,850,000	3,425,000	9,275,000	9,181,177
කොටුවෙහෙර	14	30	44	1,705,000	1,092,000	2,797,000	2,682,522
රස්නායකපුර	11	33	44	1,400,000	1,171,500	2,571,500	2,513,995
නිකවැරටිය	18	47	65	2,855,872	2,146,000	5,001,872	4,895,798
කොබෙයිගනේ	27	41	68	4,300,000	1,682,000	5,982,000	5,732,375
ඉබ්බාගමුව	53	61	114	9,045,000	2,820,000	11,865,000	11,630,079
ගනේවත්ත	20	18	38	3,475,000	1,160,000	4,635,000	4,475,783

රිදීගම	38	33	71	6,050,000	2,129,000	8,179,000	7,725,458
මාවනගම	25	36	61	4,535,000	2,295,000	6,830,000	6,713,211
මල්ලවපිටිය	19	48	67	3,720,000	2,742,500	6,462,500	6,353,352
කුරුණෑගල	53	113	166	8,450,000	4,268,000	12,718,000	12,295,727
මාස්පොත	37	56	93	5,700,000	1,550,000	7,250,000	7,236,674
වීරඹුගෙදර	12	27	39	1,650,000	1,035,000	2,685,000	2,665,573
පොල්ගහවෙල	21	32	53	3,650,000	1,362,500	5,012,500	4,871,003
අලව්ව	19	27	46	2,872,500	804,000	3,676,500	3,556,834
නාරම්මල	24	24	48	4,182,500	1,405,000	5,587,500	5,238,244
කුලියාපිටිය නැ/	40	71	111	6,258,384	3,028,000	9,286,384	8,997,060
කුලියාපිටිය බට/	71	63	134	13,146,346	4,287,000	17,433,346	16,974,713
වාරියපොල	24	35	59	5,467,500	1,475,000	6,942,500	6,753,704
බමුණාකොටුව	21	22	43	3,700,000	715,000	4,415,000	4,367,876
පඬුවස්තුවර නැ/	19	53	72	2,170,000	1,740,000	3,910,000	3,852,565
පඬුවස්තුවර බට/	55	87	142	8,634,500	3,514,500	12,149,000	11,794,545
බිංගිරිය	36	80	116	5,723,000	3,570,000	9,293,000	9,058,695
උඩුබද්දාව	44	49	93	6,597,000	2,219,000	8,816,000	8,709,664
පත්තල	99	95	194	16,273,270	6,488,000	22,761,270	22,345,669
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	-	8	8	-	2,120,500	2,120,500	2,120,500
එකතුව	992	1,405	2,397	165,886,749	69,796,623	235,683,372	229,499,525

3. දැයට කිරුළ වැඩසටහන.

ව්‍යාපෘතියේ නම	ඇස්තමේන්තු වටිනාකම රු.	2013 - 2015 දක්වා වියදම රු.	2016 වර්ෂයේ වියදම රු.	මුලු වියදම
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාලය				
බෝගනේ සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,835,859	7,382,545	1,853,504	9,236,049

තුරුලියගම සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,873,862	7,459,103	1,325,934	8,785,036
රුක්ගොල්ල සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,877,284	7,437,275	1,299,889	8,737,164
නෙළුකණුව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,835,324	7,934,517	1,437,792	9,372,309
කෙළිමුණේ සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,835,324	7,889,333	1,361,687	9,251,020
පාදෙනිය - මගුලාගම සායනය ඉදිකිරීම	10,838,288	8,035,839	1,395,251	9,431,089
කොනොත්ත - කොනොත්ත සායනය ඉදිකිරීම	10,838,260	8,020,686	1,214,934	9,235,620
පනලිය ටැම්පානට අදාලව සෙරපිස්වත්තේ නව මාතෘ සායනයක් ඉදි කිරීම	10,871,227	7,051,762	1,714,527	8,766,289
තලවත්තේ ගෙදර නව මාතෘ සායනයක් ඉදි කිරීම	10,839,466	7,512,017	1,194,777	8,706,794
තම්මිට මාතෘ සායන ඉදිකිරීම	10,872,071	7,465,998	1,613,631	9,079,629
මඩවල උතුර මාතෘ සායන ඉදිකිරීම	10,856,783	7,896,528	1,113,484	9,010,013
මාස්පොත සතිපොළ සංවර්ධනය කිරීම	45,222,527	26,646,353	5,468,353	32,114,706
වාරියපොල සතිපොල ඉදිකිරීම	32,671,573	14,899,053	8,443,123	23,342,176
වීරඹුගෙදර සතිපොල ඉදිකිරීම	37,765,126	16,909,889	8,473,306	25,383,195
වැල්ලව සතිපොල සංවර්ධනය	45,927,587	26,386,287	6,308,131	32,694,418
ගොඩවෙල සතිපොල ඉදි කිරීම	35,746,209	16,353,512	9,517,851	25,871,363
පොල්ගහවෙල බස්නැවතුම්පොල ඉදිකිරීම	41,740,064	31,423,612	4,285,809	35,709,421
මාස්පොත ආදාහනාගාරය ඉදි කිරීම	13,198,526	9,805,618	-	9,805,618
වාරියපොල ආදාහනාගාරය ඉදිකිරීම	13,173,894	7,119,956	-	7,119,956
එකතුව	384,819,254	233,629,884	58,021,981	291,651,865
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව				
අකුරණ මාතෘ සායන ගොඩනැගිල්ල ඉදිකිරීම	10,297,849	8,036,091	712,048	8,748,140
අංගමුව නව මාතෘ සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම	10,297,351	8,516,338	-	8,516,338
හොරතැපොල සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,303,562	8,041,875	773,227	8,815,102
උඩදෙනිය සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,302,420	7,942,748	1,482,098	9,424,846
වැල්ලරාව සායන මධ්‍යස්ථානය ඉදි කිරීම	9,489,760	7,845,905	-	7,845,905
වීරපොකුණ සායන මධ්‍යස්ථානය ඉදි				

කිරීම	10,304,183	8,051,399	777,440	8,828,839
බිහල්පොල මාතෘ සායනය ඉදිකිරීම	10,282,963	7,176,587	1,231,168	8,407,755
හොරොම්බාව මාතෘ සායනය ඉදිකිරීම	10,283,029	7,176,641	2,122,643	9,299,285
ගලහිටියාව නව මාතෘ සායනය ඉදිකිරීම	10,302,234	6,827,525	2,103,093	8,930,619
හම්මලව නව මාතෘ සායනය ඉදිකිරීම	10,301,537	6,280,577	2,553,648	8,834,226
ඇලබඩගම මාතෘ සායනය ඉදිකිරීම	10,304,862	7,504,547	1,382,890	8,887,437
මැද්දේපොල මාතෘ සායනය ඉදිකිරීම	10,330,644	7,698,190	1,423,859	9,122,050
මාහොලව මාතෘ සායනය ඉදිකිරීම	10,321,492	7,854,697	1,564,185	9,418,882
සදලංකාව මාතෘ සායනය ඉදිකිරීම	10,329,557	7,838,518	1,526,084	9,364,602
බණ්ඩාරකොස්වත්ත සතිපොල ඉදි කිරීම	19,394,845	15,141,710	823,832	15,965,543
හමන්තාපහුව සතිපොල ඉදි කිරීම	25,750,652	21,112,513	2,518,108	23,630,621
පඩිවෙල සතිපොල ඉදි කිරීම	28,272,733	23,383,034	-	23,383,034
කටුපොත සතිපොල ඉදිකිරීම	37,211,384	10,158,776	5,656,971	15,815,746
හොරොම්බාව සතිපොල ඉදිකිරීම	14,750,685	11,286,743	2,490,773	13,777,516
ගිරිඋල්ල සති පොල ඉදිකිරීම	54,042,665	38,178,600	9,924,239	48,102,839
යක්විල සතිපොල ඉදිකිරීම	36,826,890	24,415,343	2,340,253	26,755,596
පන්තල බස්නැවතුම් පොල ඉදිකිරීම	31,757,320	22,221,948	4,376,805	26,598,753
එකතුව	391,458,616	272,690,305	45,783,367	318,473,672
පළාත්බඳ මාර්ග සංවර්ධන අධිකාරිය				
දොරවේරුව නව සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම	11,693,081	8,882,394	1,510,315	10,392,709
150 මාදුරුගම මහව MOH කාර්යාලයේ නව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,839,804	7,881,465	1,565,355	9,446,820
මහව පොදු වෙළඳපළ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම	48,500,454	18,581,494	-	18,581,494
මහව අඩක් නිමකර ඇති බස්නැවතුම්පල ඉතිරිවැඩ සඳහා	29,919,436	11,417,582	1,558,724	12,976,307
ගිරිඋල්ල රථගාල ඉදිකිරීම	34,578,988	11,220,907	6,071,770	17,292,677
එකතුව	135,531,764	57,983,843	10,706,164	68,690,007
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව				



බුළුවල මාතෘසායන මධ්‍යස්ථානය ඉදි කිරීම	11,412,502	6,446,322	-	6,446,322
ඕගොඩපොළ මාතෘසායන මධ්‍යස්ථානය ඉදි කිරීම	11,435,790	6,046,436	-	6,046,436
දෙල්විට මාතෘ සායන මධ්‍යස්ථානය ඉදි කිරීම	11,453,085	8,068,301	-	8,068,301
රිදිගම සෞඛ්‍ය වෛද්‍ය නිල කාර්යාලයේ මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානය ඉදි කිරීම	11,427,903	4,465,811	-	4,465,811
පිල්ලව නිදහස්ගම සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම	11,453,058	7,682,725	-	7,682,725
රණවන සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම	11,422,965	4,953,392	-	4,953,392
කුඹුක්ගැටේ සායන මධ්‍යස්ථානයක ඉදිකිරීම	11,542,507	7,622,520	-	7,622,520
දේවගිරිය නව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	12,065,431	5,233,028	-	5,233,028
කිරිබමුන නව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	11,451,529	8,799,375	-	8,799,375
වැවේගෙදර රිදිගම සති පොළ ඉදි කිරීම	42,883,393	21,409,623	-	21,409,623
මාවතගම සති පොළ ඉදි කිරීම	119,028,119	42,992,911	-	42,992,911
ඉබ්බාගමුව සති පොළ ඉදි කිරීම	44,703,584	20,963,956	-	20,963,956
මාවතගම නගරයේ යෝජිත ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිකිරීම	32,244,433	11,808,972	-	11,808,972
දොරට්ටියා ආදාහනාගාරයක ඉදිකිරීම	12,815,809	8,887,702	-	8,887,702
රිදිගම නගරයේ රථ ගාල ඉදිකිරීම	22,673,889	21,615,991	-	21,615,991
ඉබ්බාගමුව නගර ශාලාවේ වැඩ අවසන් කිරීම (1 අදියර)	99,990,355	27,084,918	-	27,084,918
ගනේවත්ත ආදාහනාගාරය ඉදිකිරීම	11,865,105	6,194,478	-	6,194,478
එකතුව	489,869,459	220,276,461	-	220,276,461
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ගිවිසුම් ගත වී ඇති ව්‍යාපෘති - 2015 අවිච්ඡේද				
බුන්නැහැපොල ආදාහනාගාරය ඉදි කිරීම	11,647,615	11,122,929	524,686	11,647,615
මාවතගම නගරශාලා ගොඩනැගිල්ල	1,906,458	1,539,749	332,967	1,872,716
එකතුව	13,554,074	12,662,678	857,653	13,520,331
	1,415,233,166	797,243,170	115,369,165	912,612,336

4. පාසැල් පරිගණක විද්‍යාගාර ස්ථාපිත කිරීම.

අනු අංකය	ප්‍රා ලේ කොට්ඨාසය	අනුමත ව්‍යාපෘති	අනුමත ප්‍රතිපාදනය (රු.)	වැඩ නිම ව්‍යාපෘති	වියදම (රු.)	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
1	ගිරිබාව	4	800,000	4	796,016	1782
2	ගල්ගමුව	6	1,200,000	6	1,200,000	2403
3	ඇහැටුවැව	5	1,000,000	5	1,000,000	1362
4	මහව	1	200,000	1	200,000	406
5	පොල්පිනිගම	1	200,000	1	200,000	369
6	පඬුවස්තුවර බටහිර	1	200,000	1	200,000	249
7	බිංගිරිය	1	200,000	1	198,648	380
එකතුව		19	3,800,000	19	3,794,663	6951

5. වයඹ සංවර්ධන වැඩසටහන.

අනු අංකය	ප්‍රා .ලේ කොට්ඨාසය	අනුමත ව්‍යාපෘති	අනුමත ප්‍රතිපාදනය (රු.)	වැඩ නිම ව්‍යාපෘති	වියදම (රු.)	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
1	ගිරිබාව	1	1,004,402	1	899,171	250
2	ගල්ගමුව	2	2,040,000	2	1,836,047	2,119
3	පොල්පිනිගම	4	7,337,251	4	7,314,753	85,862
4	රස්නායකපුර	1	1,017,261	1	886,842	320
5	ඉබ්බාගමුව	3	4,060,935	3	4,059,026	2,250
6	ගනෝවත්ත	3	4,407,992	3	3,958,994	525
7	රිදීගම	2	2,679,407	2	2,093,876	250
8	මාවතගම	8	7,575,314	8	6,987,886	4,485
9	මල්ලවපිටිය	21	20,606,208	21	18,918,152	10,600
10	කුරුණෑගල	8	5,844,921	8	5,448,024	2,630
11	මාස්පොත	5	3,775,804	5	3,718,890	650
12	වීරඹුගෙදර	8	10,195,000	8	10,064,583	2,285
13	පොල්ගහාවල	5	6,611,821	5	6,374,449	5,850
14	අලව්ව	11	13,081,500	10	11,057,709	7,795
15	නාරම්මල	4	6,119,795	4	6,053,524	2,645

16	කුලියාපිටිය නැගෙනහිර	2	2,039,956	2	1,932,584	3,000
17	වාරියපොල	23	29,780,362	23	29,743,237	4,201
18	බමුණාකොටුව	22	27,135,643	22	27,095,961	4,675
19	පඩුවස්තුවර නැගෙනහිර	4	5,048,374	4	4,757,786	650
20	පඩුවස්තුවර බටහිර	14	18,307,491	14	18,267,752	13,193
21	බිංගිරිය	3	5,049,483	2	3,971,496	885
22	උඩුබද්දාව	10	11,967,442	10	9,179,644	13,895
23	පන්නල	11	10,279,969	11	9,671,130	1,580
	දී.ලේ.කාර්යාලය	12	48,521,359	12	40,843,624	15,915
	එකතුව	187	254,487,690	185	235,135,140	186,510

6. පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	වෙන් කර ඇති ප්‍රතිපාදන රු.					අනුමත මුළු ප්‍රතිපාදන රු.	වියදම රු.
	දිස්ත්‍රික් / ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු රුස්චීම පැවැත්වීම	ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම	පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම	පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම	පෝෂණ අවදානම් සහිත පවුල් සමීක්ෂණය		
ගිරිබාව	4,500	10,000	20,500			35,000	35,000
ගල්ගමුව	4,500	10,000	32,500			47,000	47,000
ඇහැටුවැව	4,500	10,000	20,500			35,000	35,000
මහව	4,500	10,000	35,700	53,620		103,820	103,820
අඹන්පොල	4,500	10,000	18,500			33,000	30,800
කොටවෙහෙර	4,500	10,000	20,500			35,000	35,000
රස්නායකපුර	4,500	10,000	20,500			35,000	28,585
නිකවැරටිය							

	4,500	10,000	22,500	49,570		86,570	86,570
පොල්පිනිගම	4,500	10,000	48,500			63,000	63,000
ඉබ්බාගමුව	4,500	10,000	38,500	33,100		86,100	86,100
ගනේවත්ත	4,500	10,000	26,900			41,400	41,400
රිදීගම	4,500	10,000	40,500			55,000	44,592
මාවතගම	4,500	10,000	24,500			39,000	38,930
මල්ලවපිටිය	4,500	10,000	24,500	31,480		70,480	68,380
කුරුණෑගල	4,500	10,000	53,640	34,990		103,130	91,900
මාස්පොත	4,500	10,000	18,500			33,000	29,248
වීරඹුගෙදර	4,500	10,000	20,500			35,000	34,245
පොල්ගහවෙල	4,500	10,000	26,500			41,000	40,999
අලව්ව	4,500	10,000	29,300			43,800	43,800
නාරම්මල	4,500	10,000	25,700	38,500		78,700	74,583
කුලියාපිටිය/නැගෙ	4,500	10,000	32,500			47,000	47,000
කුලියාපිටිය/බට	4,500	10,000	36,500	45,790		96,790	96,790
චාරියපොල	4,500	10,000	28,500			43,000	41,048
පඬුවස්නුවර/නැගෙ	4,500	10,000	19,700			34,200	34,200
බමුණාකොටුව	4,500	10,000	20,500			35,000	35,000
කොබෙයිගනේ	4,500	10,000	24,500			39,000	39,000
පඬුවස්නුවර/බට.	4,500	10,000	30,500			45,000	45,000
බිංගිරිය	4,500	10,000	28,500			43,000	43,000
උඩුබද්දාව	4,500	10,000	24,500			39,000	39,000
පන්තල	4,500	10,000	46,900			61,400	61,245
දී. ලේකම්							

කාර්යාලය	194,673				90,978	285,650	185,858
එකතුව	329,673	300,000	861,340	287,050	90,978	1,869,040	1,726,093

7. ග්‍රාමීය ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීම.

අනු අංකය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය	ව්‍යාපෘති ගණන	ලබාදුන් ප්‍රතිපාදනය (ප.වි.සමඟ)	2016.12.31 දිනට වියදම (ප.වි.සමඟ)	අතැති බිල් වටිනාකම රු.
1	ගිරිබාව	-	-	-	-
2	ගල්ගමුව	-	-	-	-
3	ඇහැටුවැව	3	5,787,622	5,775,120	-
4	මහව	2	4,000,000	891,596	3,073,120
5	අඹන්පොල	1	200,000	199,918	-
6	පොල්පිනිගම	3	3,048,821	3,047,121	-
7	කොටවෙහෙර	-	-	-	-
8	රස්නායකපුර	-	-	-	-
9	නිකවැරටිය	5	7,654,348	7,305,118	-
10	කොබ්බිගොනේ	4	5,100,000	5,068,924	-
11	ඉබ්බාගමුව	5	4,236,018	1,278,738	2,684,990
12	ගනේවත්ත	5	4,843,359	3,300,950	1,383,495
13	රිදීගම	2	700,000	670,427	-
14	මාවතගම	7	9,734,409	7,202,038	1,947,821
15	මල්ලවපිටිය	2	3,995,880	2,025,301	1,970,578
16	කුරුණෑගල	9	13,861,639	9,430,732	4,007,275
17	මාස්පොත	2	2,153,000	2,152,998	-
18	වීරඹුගෙදර	4	6,199,586	6,181,679	-
19	පොල්ගහවෙල	-	-	-	-
20	අලව්ව	5			



			4,813,276	4,678,129	-
21	නාරම්මල	1	1,997,209	56,948	1,884,266
22	කුලියාපිටිය නැ/	2	741,431	15,569	677,394
23	කුලියාපිටිය බට/	2	3,949,353	3,949,308	-
24	වාරියපොල	6	5,362,152	5,216,886	-
25	බමුණාකොටුව	3	1,700,000	1,700,000	-
26	පඩුවස්තුවර නැ/	7	9,688,110	6,151,463	-
27	පඩුවස්තුවර බට/	12	16,520,228	11,624,647	4,647,303
28	බිංගිරිය	13	12,413,160	5,685,829	4,246,546
29	උඩුබද්දාව	12	12,227,906	12,226,766	-
30	පන්තල	6	10,066,046	746,584	9,064,653
	එකතුව	123	150,993,553	106,582,793	35,587,442

8. ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩසටහන්.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	පුහුණු වැඩසටහන් සංඛ්‍යාව		උපකරණ ලබාදීම		වෙනත් වැඩිදියුණු කිරීම		මුළු වියදම රු
	වෙන් කළ මුදල රු	වියදම රු	වෙන් කළ මුදල රු	වියදම රු	වෙන් කළ මුදල රු	වියදම් වූ මුදල රු	
මහව	20,000	20,000	610,000	610,000			639,413
ගනේවත්ත	20,000	20,000	-	-			20,375
උඩුබද්දාව	18,323	18,323	501,677	501,200			527,513
නාරම්මල	20,000	20,000	670,000	670,000			699,705
ඉබ්බාගමුව	20,000	20,000	300,000	300,000			320,937
මාවතගම	20,000	20,000	790,000	788,888			821,333
බමුණාකොටුව	20,000	20,000	500,000	500,000			528,040
කුලියාපිටිය නැ/	20,000	20,000	500,000	499,830			523,979
නිකවැරටිය	20,000	20,000	500,000	500,000			528,040

පඩුවස්තුවර /බට	20,000	20,000	800,000	800,000			832,675
වාරියපොළ	10,000	10,000	671,250	671,250			691,469
කුරුණෑගල	10,000	10,000	250,000	240,000			254,020
ගල්ගමුව	10,000	10,000	650,000	638,250			658,458
රිදීගම	20,000	20,000	666,000	546,583			567,953
මල්ලවපිටිය	20,000	19,988	80,000	79,650			100,995
අලව්ව	20,000	20,000	180,000	180,000			203,090
වීරඹුගෙදර	20,000	20,000	250,000	243,457	200,000	199,997	470,729
පඩුවස්තුවර /තැ	20,000	20,000	100,000	100,000			120,000
	328,323	328,311	8,018,927	7,869,108	200,000	199,997	8,508,722

9. සේවා පියස සංවර්ධන වැඩසටහන.

ප්‍රා.ලේ.කො.	ග්‍රා.නි.කො.	අනුමත ව්‍යාපෘති ගණන	ඇස්තමේන්තු වටිනාකම ( රු.)	ප්‍රතිපාදන මුදල ( රු.)	වියදම( රු.)
පන්තල	1566-මහරගම	2	37,127	37,127	484,088
	1580-මැල්ලවාන		471,115	471,115	
කුලියාපිටිය නැගෙනහිර	1087-දැහැව	2	72,419	60,721	127,353
	1088-සාලියාල		76,983	66,632	
කොබෙයිගනේ	1294-බමුණුගම	2	19,236	19,236	253,381
	1310-මාවතගම		234,145	234,145	
ඉබ්බාගමුව	509-උඩතම්මිට	2	44,507	44,507	51,631
	418-දිග්ගලවත්ත		9,308	9,308	
බිංගිරිය	1439-නිතලව	1	602,275	602,275	602,275
මහව	152-මාකඩුවාව	3	65,671	65,671	238,301

	168-තම්මටගල		123,336	123,336	
	207-රැකියා		59,720	59,720	
එකතුව		12	1,815,843	1,793,793	1,757,029

**10. දිස්ත්‍රික් මට්ටමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන.**

ප්‍රා.ලේ. කොට්ඨාශය	මුළු ව්‍යාපෘති සංඛ්‍යාව	වෙන්කල ප්‍රතිපාදන මුදල රු.	ඇස්තමේන්තු වටිනාකම රු.	මුළු වියදම රු.	අතැති බිල්පත් වටිනාකම රු.	මුළු ව්‍යාපෘති වටිනාකම (අතැති බිල් + මුළු වියදම)
ගල්ගමුව	1	15,000,000	15,000,000	177,874	14,817,255	14,995,129
මහව	1	46,705,000	46,705,000	10,070,889	36,446,843	46,517,732
පොල්පිනිගම	5	9,929,109	9,929,109	-	9,904,008	9,904,008
මල්ලවපිටිය	1	189,603,000	189,603,000	81,650,775	101,862,499	183,513,274
කුරුණෑගල	6	30,506,592	30,506,592	19,322,489	10,148,933	29,471,423
මාස්පොත	5	26,530,998	26,530,998	16,555,845	8,473,351	25,029,196
බිංගිරිය	1	130,007,000	130,000,000	75,318,553	54,661,898	129,980,451
පන්තල	1	34,208,000	34,000,000	18,611,845	15,276,864	33,888,709
මුළු එකතුව	21	482,489,699	482,274,699	221,708,270	251,591,651	473,299,921

**2.3 පුපුරණ ද්‍රව්‍ය අංශය.**

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පත්කරනු ලැබූ සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලකගේ අධීක්ෂණය යටතේ පුපුරණ ද්‍රව්‍ය අංශය ක්‍රියාත්මක කෙරේ.

පුපුරණ ද්‍රව්‍ය අංශයේ කාර්ය භාරය වන්නේ,

- දිස්ත්‍රික්කය තුළ ව්‍යාපාරික / ව්‍යාපාරික නොවන කළු ගල් කැඩීම සඳහා බලපත්‍ර ලබාදීම.
- රනිඤ්ඤා විකිණීමට / සැදීමට බලපත්‍ර නිකුත් කිරීම.
- ගිණි අවි සඳහා පනවනු ලබන නිකුත් කිරීම - ( කෘෂිකාර්මික/ ආත්මාරක්ෂක ගිණි අවි සඳහා)
- වෙඩි බෙහෙත් ගබඩා / වෙළඳ නියෝජිත අධීක්ෂණය.

2016 වර්ෂයේ නිකුත් කරනු ලැබූ බලපත්‍ර සංඛ්‍යාව	557
පනොරම් ලබා ගැනීම සඳහා නිකුත්කල ලිපි සංඛ්‍යාව	1437
රනිඤ්ඤා සඳහා බලපත්‍ර නිකුත් කිරීම	53
පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන බලපත්‍ර (ගිණිකෙළි භාණ්ඩ)	05
පුපුරණ ද්‍රව්‍ය ආනයන බලපත්‍ර	04
පුපුරණ ද්‍රව්‍ය වෙළඳ නියෝජිත සංඛ්‍යාව	07
වෙඩි බෙහෙත් ගබඩා සංඛ්‍යාව	07

**2.4 ප්‍රවෘත්ති අංශය.**

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන අරමුණ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. ඒ වෙනුවෙන් 2016 වර්ෂය තුළ පහත සඳහන් කටයුතු ක්‍රියාත්මක කර ඇත.

- දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළ ප්‍රවෘත්ති නිවේදන 51 සහ ඡයාරූප ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට හා ජනමාධ්‍යයන්ට නිකුත් කිරීම.
- දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළ කටයුතු සඳහා මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු 27ක් සිදු කිරීම.
- දිස්ත්‍රික් ළමා ආරක්ෂක අධිකාරිය සමග එක්ව ප්‍රාදේශීය මාධ්‍ය විදිත් සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීම.
- කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළ විශේෂ ප්‍රවෘත්ති වාර්තා 675 දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානයට ඉදිරිපත් කිරීම හා අවශ්‍ය වාර්තා අදාළ ස්ථාන වෙත යොමු කිරීම.

**2.5 දිස්ත්‍රික් දිවිනැගුම අංශය.**

සමාජ සවිබලගැන්වීමේ සහ සමාජ සුභසාධන අමාත්‍යාංශය හා දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන් වල දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණය මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.

මෙම කාර්යයන් සඳහා දිස්ත්‍රික් සමාද්ධි කාර්යාලයට අමතරව සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලද වෙනම අංශයන් ස්ථාපිත කර ඇති අතර කලාප මට්ටමින් දිවිනැගුම ප්‍රජා මූල බැංකු සංගම් 120 ද දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිති 30 ක්ද පිහිටුවා ඇත.

**2016 වර්ෂයේ ක්‍රියාත්මක කළ ප්‍රධාන වැඩ සටහන්**

**1. සමාද්ධි සුභසාධන වැඩ සටහන**

අඩු ආදායම් ලාභී පවුල් වල දුගීබව අවම කිරීම අරමුණුකර 2016 වර්ෂය තුළ දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පහත සඳහන් වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලදී.

**I. සමාද්ධි සහනාධාර වැඩ සටහන.**

අඩු ආදායම්ලාභී පවුල් සඳහා අවම යැපුම් මට්ටමක් හෝ පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා මෙය ක්‍රියාත්මකයි. 2016 වර්ෂයේදී සහනාධාරලාභීන් 141064 සඳහා සහනාධාර නිකුත් කරන ලදී ඒ සඳහා රු.මි.4130.36ක් (සමාජ ආරක්ෂණ, නිවාස ලොකරැයි, අනිවාර්ය ඉතිරිකිරීම් හා මුදල් සහනාධාරය ද ඇතුළත්ව) පමණ වැය කරන ලදී.

දිවිනැගුම අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගැනීමේ සමීක්ෂණය.

දිවිනැගුම අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගැනීමේ සමීක්ෂණයේ දත්ත පරිගණකගත කිරීම වෙනුවෙන් 2016 වර්ෂයේදී සමීක්ෂණයට ලක්කල පවුල් 205751 අතරෙන් පවුල් 205274ක දත්ත පරිගණක ගතකරන ලද අතර, ඒ සඳහා රු.මි.4.1ක් පමණ වැය කරන ලදී.

**2. සමාජ ආරක්ෂණ වැඩ සටහන.**

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සහන සඳහා ඔවුන්ගේ යැපෙන්නන්ගේ විවිධ ආපදා අවස්ථාවලදී මූල්‍යමය සහනයක් ලබා දීමේ පරමාර්ථය ඇතිව සමාජ ආරක්ෂණ අරමුදල පිහිටුවා තිබේ. සෑම සමෘද්ධි ප්‍රතිලාභියකුගෙන්ම මසකට රු 100 /= බැගින් සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කටයුතු කරනු ලබයි.

දරු උපතක් සඳහා රු.7500/= මරණයක් සඳහා රු.15000 /=ක්ද රෝහල් ගත වීමක් සඳහා දිනකට රු.250/= ක් ද බැගින් දින 60 ක උපරිමයකට යටත්ව, විවාහයක් සඳහා රු 7500 ක් ද මෙම අරමුදල මගින් ලබා දෙනු ලැබේ.

2016 වර්ෂය සඳහා ඉහත ගෙවීම් කටයුතු වෙනුවෙන් දිවිනැගුම දෙපාර්තමේන්තුව මගින් රු.මි 107.07 ක මුදලක් ලබා දෙන ලදී.ඒ පහත අන්දමට වේ.

- උපන් 1130 ක් සඳහා රු.මි.8.05 ක මුදලක්ද
- විවාහ සඳහා 1240 ක් සඳහා රු.මි.22.07ක මුදලක්ද
- රෝහල්ගත වීම් 5034 ක් සඳහා රු.මි.16.03 ක මුදලක්ද
- මරණ සඳහා 4090 ක් සඳහා රු.55.76 ක මුදලක්

**3. සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන.**

දිවිනැගුම ජාතික වැඩසටහනට සමගාමීව සෑම ගෘහ ඒකකයක්ම සෞඳුරු නිවහනක් බවට පත් කිරීමේ අරමුණින් ස්වයං රැකියා ආරම්භ කිරීමට අපේක්ෂා කරන හා දැනට කුඩා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කර ඇති ව්‍යවසායකයින් සඳහා ආදායම් උත්පාදන ව්‍යාපෘති වැඩි දියුණු කර ගැනීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදාගනිමින් ක්‍රියාත්මක කෙරේ.

**2016.12.31 දිනට ප්‍රගතිය**

අනු අංකය	ව්‍යාපෘති වර්ගය	ව්‍යාපෘති සංඛ්‍යාව	රජයේ දායකත්වය (රු.මි.)
1	කෘෂි	153	2.74
2	පශු සම්පත්	980	8.82
3	ධීවර	6	0.09
4	කර්මාන්ත	391	9.21
5	වෘත්තීය පුහුණු	314	9.06
6	පරිපාලන වියදම		0.44
එකතුව		1844	30.36

**විශේෂ ව්‍යාපෘති**

ව්‍යාපෘති වර්ගය	ව්‍යාපෘති සංඛ්‍යාව	රජයේ දායකත්වය (රු.මි.)
කොළඹවෙහෙල් පලා හා දේශීය අලු බෝග හා වන වගා වැඩසටහන	18215	0.84
ගිරිබාව ප්‍රා/ලේ/කො.යේ -විශේෂ අඹ ව්‍යාපෘතිය	40	0.42
අලව්වප්‍රා/ලේ/කො.යේ - හින්කෙන්ද පාර	1	1.28
එකතුව	18256	2.54



**සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන-වක්‍රීය අරමුදල.**

දිව්‍යාගුම ජාතික වැඩසටහනට සමගාමීව සෑම ගෘහ ඒකකයක්ම සෞඳුරු නිවහනක් බවට පත් කිරීමේ අරමුණින් ස්වයං රැකියා ආරම්භ කිරීමට අපේක්ෂා කරන හා දැනට කුඩා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කර ඇති ව්‍යවසායකයින් සඳහා ආදායම් උත්පාදන ව්‍යාපෘති වැඩි දියුණු කර ගැනීම සඳහා ප්‍රජා මූල බැංකු සංගම් හරහා මෙය ක්‍රියාත්මක කෙරේ. 2016 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති විස්තර පහත දැක්වේ. 2016.12.31 දිනට වක්‍රීය අරමුදලේ ශේෂය රු.මි. 195.38 කි .තවදුරටත් ණය ලබා දිය හැකි මුදල රු.මි. 209.33 කි.

ව්‍යාපෘති වර්ගය	ව්‍යාපෘති සංඛ්‍යාව	මුදල (රු. මි.)
කෘෂි	191	8.412896
සත්වපාලන	120	7.324521
කර්මාන්ත	593	35.95409
අලවි	230	12.97155
සිවර	2	0.1195
ඒකතුව	1136	64.7825

ඉහත ජීවනෝපාය ව්‍යාපෘති වඩාත් සාර්ථක කර ගැනීම වෙනුවෙන් අදාළ ප්‍රතිලාභීන්ට තාක්ෂණ පුහුණුව ලබා දී ඇති අතර අවශ්‍ය උපකරණ කට්ටලද බෙදා දෙන ලදී.

මෙම පවුල් වල ආදායම් තත්වය පහත වැටීම වලකා ලීම සඳහා පසු විපරම් වැඩ පිළිවෙලක්ද දැනටමත් ක්‍රියාත්මක කර ඇත.මේ සඳහා දිව්‍යාගුම සංවර්ධන නිලධාරීන් දිව්‍යාගුම කළමනාකරුවන් හා ප්‍රජා නායකයින් ගේ සේවය ලබාගෙන ඇත.මේ අනුව සහනාධාර මානසිකත්වයෙන් ප්‍රතිලාභී පවුල් මුදවා ගෙන ඔවුන් නිෂ්පාදන කාර්යය වෙත යොමු ගත කිරීමේ ඉහත වැඩ සටහන සාර්ථක වූ බව පෙනේ. මීට අමතරව දිස්ත්‍රික් කර්යාලයේ නිලධාරීන් මගින්ද අහඹු ලෙස ප්‍රගතිය විමසා බැලීමට වැඩ පිළිවෙලක් ද යොදා ඇත.

**දිව්‍යාගුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහනය යටතේ අලෙවි සංවර්ධන වැඩසටහන.**

ජීවනෝපාය ව්‍යාපෘතිලාභීන්ගේ ව්‍යවසායකත්ව ගුණාංග ඉහළ නැංවීමේ හා ඔවුන් ගේ නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා උදාකිරීම මෙහි අරමුණයි. මේ යටතේ

ව්‍යාපෘතිය	සංඛ්‍යාව	රජයේ දායකත්වය (රු.මි)
ජංගම රථ හා කුටි - මධ්‍යම	12	1.3
ජංගම රථ හා කුටි- කුඩා	20	1.0
පුහුණු වැඩසටහන්		
ගෘහස්ත ගබඩා ඉදිකිරීම	20	1.7
ව්‍යාපාරික සංගම්	2427	1.2
ආදර්ශ ගම්මාන	01	5.6

**4. සමාජ සංවර්ධන වැඩ සටහන.**

දිව්‍යාගුම දෙපාර්තමේන්තුව මෙහෙය විම මත මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරින.ආර්ථික සංවර්ධනයට සමගාමීව ආධ්‍යාත්මික සංවර්ධනයද සමාජ කණ්ඩායම් තුල වර්ධනය කිරීම මගින් යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වේ.

**i. මතට තිත වැඩ සටහන.**

සමාජ සංවර්ධන වැඩ සටහන ආරම්භයේ සිටම මත් නිවාරන කාර්යය සඳහා මූලික අවධානයක් යොමු වී තිබුණි. මත් නිවාරණ වැඩ සටහන “ මනින් නිදහස් රටක් ” නමින් ජාතික වැඩ සටහනක් බවට සැම රාජ්‍ය ආයතනයක් මගින්ම විශේෂ අවධානය යොමුකර මින් කටයුතු කිරීම දක්නට ලැබිණ. සමාජ සංවර්ධන අංශය යටතේ මෙම වැඩ සටහන සඳහා විශේෂ අවධානය යොමුකර ඇත. මැයි 31 යෙදුන ජාත්‍යන්තර මත් නිවාරණ දිනය පදනම් කරගෙන දැනුවත් කිරීම්, විරෝධතා පා ගමන් ,විදී නාට්‍ය පවත්වා මත් භාවිතයෙහි ආදිනව ප්‍රජාව වෙත පෙන්වා දීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරන ලදී.

ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි දිනය පදනම් කරගෙන දිවිනැගුම දෙපර්තමේන්තුව මගින් දිවයින පුරා වැඩසටහන් සතියක් පුරා කියාත්මක කල අතර එහිදී එකතුවූ මුළු මුදල රු මිලි 32.61 කි. මෙම අරමුදල් විවිධ සමාජ සංවර්ධන කාර්යයන් සඳහා යෙදවේ.

**ii. දිරිය පියස නිවාස වැඩසටහන.**

හිසට සෙවණක් නොමතිව අන්ත අසරණව ජීවත්වන පවුල් සඳහා හිතට නිවනක් ලබාදීමේ අරමුණ ඇතිව දිරිය පියස නිවාස වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර මේ සඳහා සුදුසු කම් ලෙස නිවසක් නොමති,වැන්දඹු අසරණ කාන්තාවන් ,ගැහැණු දරුවන් වැඩි අනාරක්ෂිතව දිවි ගෙවන පවුල් ,ආබාධිත පවුල් තොරාගෙන ඇත. බොහෝ නිවාස කටුමැටියෙන් යුක්ත,ඉටිරෙදි හෝ තහඩුවලින් ආවරණය කරගෙන වහලයටද පොල් අතු,ඉලුක් මානා වැනි වෙනත් දෑ උපයෝගී කරගෙන හුදකලා අසරණ ජීවිතයක් ගෙවන පවුල් සඳහා ස්ථිර නිවසක හිමිකම ලබාදීම සඳහා මේ වසරේ දිරිය පියට සෙවණක් නමින් එක් නිවසක් ඉදිකිරීමට රු.150,000 බැගින් මුදල් ආධාර ලබාදුනි.

මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 73 ක් සඳහා රු.මි.10.95 ක් වැයකර ඇත.

**iii. දිවි සවිය ආදර්ශ ගම්මාන වැඩසටහන.**

තෝරාගත් ගම්මානයන් සමෘද්ධිමත් ගම්මානයක් බවට පත්කිරීමයි. මේ යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එක බැගින් දිස්ත්‍රික්කය සඳහා ආදර්ශ ගම්මාන 30 ක් තෝරාගෙන ඇත. ජාතික වැඩ සටහන යටතේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාරලන්ද ගම්මානය සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා දිස්ත්‍රික්කය සඳහා රු.මි.1.72 ක ප්‍රතිපාදන ලැබුන අතර මාවතගම මාරලන්ද දිවි සවිය ආදර්ශ ගම්මානයේ පමණක් රු.මි.1.0 ක සංවර්ධන යෝජනා ක්‍රියාත්මකකර ඇත.

**iv. කැකුළු ළමා සමාජ වැඩසටහන.**

සමෘද්ධි ප්‍රතිලාභ ලබන හා නොලබන දිස්ත්‍රික්කයේ සියළුම පවුල්වල වයස අවු 18 ට අඩු දරුදැරියන්ගේ කුසලතා වර්ධනය කරමින් ඔවුන්ගේ හැකියාවන් ජාතික තලය දක්වාම ගෙනයාමට අවස්ථාව සලසා දීම ළමා සමාජ වැඩ සටහනේ මූලික අරමුණයි මෙ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ළමා සමාජ 1610 ක් පිහිටුවා ඇත.

ළමා සමාජ වල සාමාජිකත්වය ලැබූ දරු දැරියන්ගේ සහභාගිත්වය ඇතිව 2016 වර්ෂයේදී ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික තරග පැවැත්වීමට කටයුතු කරන ලදී .කලාප මට්ටමින් තරග පවත්වා එයින් ජයග්‍රහනය කළ දරුවන් ප්‍රාදේශීය තරග සඳහා ද එයින් ජයග්‍රහනය කළ දරුවන් දිස්ත්‍රික් තරග සඳහා ද යොමුකර එයින් ජය ලැබුවන් අතරින් ප්‍රථම ස්ථානය දිනා ගත් දරු දැරියන් ජාතික තරග සඳහා ද යොමු කරන ලදී.

**v. ජාත්‍යන්තර දින වැඩ සටහන්.**

➤ කාන්තා දිනය.

මාර්තු 8 කාන්තා දිනය නිමිති කරගෙන සමෘද්ධි බැංකුව සම්බන්ධ කරගෙන දිරිය කාන්තා ගිණුම් විවෘත කිරීම හා සමෘද්ධි ව්‍යාපාරය තුළින් ඔවුන් ඇගයීමට ලක් කිරීම සිදුකරන ලදී.

➤ සාක්ෂරතා දිනය.

සැප්තැම්බර් 08 දිනට යෙදෙන සාක්ෂරතා දිනය නිමිත්තෙන් පාසල් යන වයසේ පසුවන එහෙත් විවිධ ආර්ථික දුෂ්කරතාවයන් නිසා පාසල් නොයන දරු දැරියන් පාසල්ගත කිරීමේ වැඩ සටහනක් හා පාසල් යන ළමුන් සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක කෙරිනි.

➤ **ළමා හා වැඩිහිටි දිනය**

ඔක්තෝබර් 01 දිනට යෙදෙන ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනය නිමිති කරගෙන වැඩිහිටි උපහාර උළෙල ළමා සුභ සාධන හා ළමා සමාජ වැඩ මුළු පවත්වන ලදී.

**5. දිවිනැගුම ප්‍රජා මූල බැංකු සංගම් වැඩ සටහන**

මෙම වැඩ සටහන තුළ ඉතිරි කිරීමේ ප්‍රධාන සාධකය වූ යේ ප්‍රජා මූල බැංකු සංගම් වැඩ සටහනයි. මෙම දිස්ත්‍රික්කයේ යේ ප්‍රජා මූල බැංකු 120 ක් පවතින අතර දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිති 30 ක් ක්‍රියාත්මක වේ. 2016 වර්ෂය සඳහා මුළු ඉතිරි කිරීම් රු. මිලියන 1069.15 වේ.

බැංකු සංගම් තුළින් ප්‍රතිලාභීන් ගේ මෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් තත්වය වර්ධනය කිරීම සඳහා අඩු පොලී පදනම මත ණය ලබා දීම සිදුකෙරිණ. මෙලෙස 2016 වර්ෂය තුළ ලබා දෙන ලද ණය සංඛ්‍යාව 39345 කි. ලබා දෙන ලද ණය මුදල රු. මිලියන 894.50 ලබා දී ඇත. 2015 වර්ෂය අවසන් වන විට මුළු ණය සංඛ්‍යාව 134549 කි. පිටහිටි ණය මුදල රු. මිලියන 4022 කි.

**6. ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරීම.**

ලියාපදිංචි සංවිධාන 3284 කි. සාමාජික සංඛ්‍යාව 147072 කි. ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරීමේ අරමුණින් නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළු 24 ක් පැවැත්වූ අතර වියදම රු. 942,295 කි.

**අනිවාර්ය ඉතිරි කිරීම් වැඩ සටහන**

මෙහි මූලික පරමාර්ථය වූයේ ප්‍රතිලාභීන්ගේ ගේ ඉතිරි කිරීම් ඉහළ නැන්වීමයි. මේ සටහනේ සමෘද්ධි සහනාධාර පත්‍රිකාවෙන් මුදලක් මාසිකව අනිවාර්ය ඉතිරි කිරීම් ලෙස අදාළ සහනාධාර ලාභියා නමින් තමාට අයත් බැංකු සංගමයේ ඉතිරි කරනු ලැබේ. මෙම ඉතිරි මුදල ලබා ගනුයේ ලබා දෙන සහනාධාරයෙනි. මේ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2016 වර්ෂය සඳහා රු. මිලියන 3967.44 ක මුදලක් ඉතිරි කර ඇත. ප්‍රතිලාභීයාගේ අසනීපයක් , දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුක් හෝ ඔහුන්ගේ මිය යාම වැනි හේතු නිසා ප්‍රාදේශීය ලේකම් ගේ අනුමැතිය මත මෙම මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ඇත.

**7. ප්‍රගති පාලනය**

දිවිනැගුම දෙපාර්තමේන්තුවට අදාළව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සියළුම වැඩ සටහන් ක්‍රියාත්මකව ඇති ආකාරය විමසා බැලීම ඉලක්ක වලට අනුව ලබා ගත් ප්‍රතිඵලයන් සසඳා බැලීම මේ යටතේ සිදුකෙරේ. මෙහිදී අදාළ ඉලක්ක වලට අනුව ලබා ගත් ප්‍රතිඵලයන් සංඛ්‍යාත්මකව , ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව හා කාල පරාසයන්ට අනුව ඇගයීමක් කරනු ඇත. ඉහත කරුණු වලට අදාළව මාසිකව, ත්‍රෛමාසිකව , අර්ධ වාර්ෂිකව , වාර්ෂිකව ඇගයීමක් එක් එක් විෂයන්ට අදාළව වෙන් වෙන්ව ඇගයීමක් කර ඇත.

**8. ගිණුම් හා වැටුප්.**

දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික්කයට අනුයුක්තව සියළුම ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප් හා ආයතන කටයුතු ඉටු කරනු ලබන්නේ මෙම කාර්යාලය මගිනි.

මෙම දිස්ත්‍රික්කය තුළ දිවිනැගුම දෙපාර්තමේන්තුව මගින් ලබාදෙනු ලබන ප්‍රතිපාදන අක්මුදල් මෙම දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර බෙදාදීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අවශ්‍ය ස්ථාවර භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමත් ගිණුම් අංශයෙන් සිදු කෙරේ. ගිණුම් කටයුතු සම්බන්ධව මාසික වාර්තා ප්‍රගති පාලන කටයුතු කිරීම වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු මෙහෙය වීම මෙම අංශයෙන් සිදුකෙරේ. 2016 වර්ෂය සඳහා ගිණුම් සාරාංශය පහත පරිදි වේ.

2016 වර්ෂය තුළදී දිවිනැගුම දෙපාර්තමේන්තුව ලද හා මෙම දිස්ත්‍රික්කය තුළ බෙදා හරින ලද මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රු. මිලියන 1424.36 ක් වන අතර 2016 වර්ෂය තුළ දී මෙම දිස්ත්‍රික්කයේ මුළු වියදම රු. මිලියන 1404.54 කි.

**9. දිස්ත්‍රික් විගණන කටයුතු.**

අභ්‍යන්තර විගණන නිලධාරීන් 09 සමන්විත අතර විගණන කළමනාකරුවන් සංඛ්‍යාව 5 කි ඔවුන්ගේ රාජකාරි කටයුතු වන්නේ,

දිවනැගුම ප්‍රජාමූල බැංකුසංගම්, දිවනැගුමප්‍රජාමූල බැංකු සමිති, මූලස්ථාන කාර්යාල, දිස්ත්‍රික් දිවනැගුම අංශ විධිමත් ලෙස විගණනය කර වාර්තා ප්‍රධාන කාර්යාලයට ලබා දීම හා ලැබෙන පැමිණිලි පරීක්ෂා කිරීමයි ඒ අනුව 2016 වර්ෂයේ දී.

- විශේෂ පරීක්ෂණ - 07.
- බැංකු සංගම් ප්‍රගති සමාලෝචනයට අදාල බැංකු සංගම් 120ක ගිණුම්කටයුතු පරීක්ෂාව.
- බැංකු සංගම් ප්‍රගති සමාලෝචනයට අදාල ප්‍රජාමූල සමිති 30ක ගිණුම් කටයුතු පරීක්ෂාව.

**10. නිලධාරී පුහුණු.**

අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලද විෂයානු බද්ධ පුහුණු පාඨමාලාවල ප්‍රගතිය

පුහුණු වැඩ සටහනේ නම	සහභාගී වූ නිලධාරීන්ගේ තනතුර	පැවැත්වූ වැඩ සටහන් සංඛ්‍යාව	සහභාගී වූ නිලධාරීන් සංඛ්‍යාව	වියදම්කල මුදල රු.
එලදායිතාවය වර්ධනය කර ගැනීමේ සහ සාර්ථක සංවර්ධන අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩ සටහන	ගණකාධිකාරී, මූලස්ථාන කළමනාකරුවන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විෂය කළමනාකරු ඇතුළු සංවර්ධන නිලධාරීන්	01	35	42,085
රී සමාද්ධි වැඩ සටහන	මූලස්ථාන කළමනාකරුවන්, ආයතන ලිපිකරුවන්, දී.ලේ.කා.කළමනාකරුවන්, දිවි නැගුම සංවර්ධන නිලධාරීන්	01	74	30,246
ගිණුම් හා වැටුප් පුහුණුව	ප්‍රා.ලේකම්, දී.ලේ.කා. වැටුප් හා ගිණුම් විෂයට අදාල නිලධාරීන්	01	70	30,319
Pay roll පුහුණුව	ප්‍රා.ලේ/දී.ලේ.කා. වැටුප් විෂයට අදාල නිලධාරීන්	02	31	1,032,864
සමාජ ආරක්ෂණ පුහුණුව	ප්‍රා.ලේ/දී.ලේ.කා. විෂයට අදාල නිලධාරීන්	01	36	19,775
සමාජ සවිබල ගැන්වීමේ හා දුප්පත්කම දුරලීමේ පුහුණුව	විෂයභාර ගරු අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රධාන කාර්යාලයේ අංශ ප්‍රධානීන්, කුරුණෑගල, පුත්තලම ප්‍රා.ලේ, දී.ලේකම් වරුන් ඇතුළු නිලධාරීන්	02	70	382,223
ආයතන හා විනය කටයුතු	ප්‍රා.ලේ.කාර්යාලවල මහාසංගම් අධ්‍යක්ෂ හා ව්‍යාපෘති කළමනාකරුවන්	01	30	20,090

**2.6 සමාජ ආරක්ෂණ අංශය.**

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ස්වයං රැකියා හා අවිධිමත් අංශයේ

රැකියාලාභීන් සඳහාත්, විවිධ ක්ෂේත්‍රයන් වල නියැලී වෘත්තීයයන් සඳහාත් ක්‍රියාත්මක කරනු ලබන දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් වන අතර, විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම් තුමාගේ අධීක්ෂණය හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත් වීම යටතේ ග්‍රාම නිලධාරීන් හරහා සාමාජිකයින් බඳවාගනු ලබන්නකි.

2016 වර්ෂයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දායකයින් 17243 ක ප්‍රමාණයක් බඳවාගෙන ඇති අතර, වාරික මුදල් වශයෙන් රු. 133,177,040 මුදලක් පහත පරිදි එකරැස් කර ඇත.

දායකයින් බඳවාගැනීම	-	17243
දායකයින් බඳවාගැනීම මුදල	-	7,854,502.00
තැපැල් කාර්යාල මහින්	-	16,097,381.15
දිස්ත්‍රික් කාර්යාලය මහින්	-	5,796,208.00
ප්‍රා.ලේ.කාර්යාල මහින්	-	1,351,295.00
බැංකු මහින්	-	<u>2,077,654.00</u>
<b>මුළු මුදල</b>	<b>-</b>	<b><u>33,177,040.15</u></b>

කුරුණෑගල දිස්ත්‍රික්කය මහින් 2016-12-31 දක්වා විශ්‍රාම වැටුප්ලාභීන් 4314 ක් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කර ඇති අතර 2016 වර්ෂයේ දී විශ්‍රාම වැටුප්ලාභීන් 454 ක් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කර ඇත. 2016 වර්ෂයේ දී සාමාජිකයින් බඳවාගැනීම හා වාරික මුදල් අයකිරීම තුළින් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.

**2.7 මිණුම් ඒකක ප්‍රමිති හා සේවා අංශය.**

මහජනතාව විසින් ඉදිරිපත් කරන පැමිණිලි පරීක්ෂා කර මිණුම් උපකරණ වල නිවැරදිතාව තහවුරු කිරීම තුළින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම දිස්ත්‍රික් ලේකම්ට පැවරුණ තවත් වගකීමකි.

මෙම අංශයේ 2016 වසරේ කාර්යය සාධනය පහත පරිදි සාරාංශ කල හැකිවේ.

- මුද්‍රා තැබීමෙන් ලද ආදායම :- රු.23,781,172
- මුද්‍රා තබන ලද ඒකක සංඛ්‍යාව :- 64,519
- වෙළඳුන් සංඛ්‍යාව :- 19,112
- සාර්ථක වැටලීම් සංඛ්‍යාව :- 84
- තැන් කල වැටලීම් සංඛ්‍යාව :- 1111
- අයකර ඇති දඩ මුදල් :- රු.119,000
- දැනුවත් කරන ලද වෙළඳුන් සංඛ්‍යාව :- 2220

**2.8 වෘත්තීය මාර්ගෝපදේශ අංශය.**

පුද්ගලයෙකුගේ දක්ෂතාවය, කුසලතාවය හා හැකියාවට ගැලපෙන වෘත්තීය කෙණ්ත්‍රයට යාමට අවශ්‍ය මඟ පෙන්වීමක්, එම ක්ෂේත්‍රයේ දියුණුව ලබා ගැනීමට මඟ පෙන්වීමක් සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ වෘත්තීය මාර්ගෝපදේශ අංශයක් ස්ථාපිත කර ඇත. මෙම අංශය මගින් 2016 වර්ෂය තුළ පහත වැඩසටහන් පවත්වා ඇත.

- ජපන් ජබර වලින් අත් බැග් නිෂ්පාදනය
- බාහිර උපාධිධාරී වැඩසටහන
- ගුරුවරුන් දැනුවත් කිරීම
- වෘත්තීය මංපෙත් වැඩසටහන
- අවශ්‍යතා මත පුහුණු
- ස්වයං රැකියා සඳහා පෙළඹවීම

- වෘත්තීය අභියෝග ජයගැනීම
- අවධානමට ලක් වූවන් රැකියා ගත කිරීම
- උද්‍යාන අලංකරණය
- නිදහස් රැකියා සඳහා පොළඹවීම
- රැකියා 100 වැඩසටහන
- ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණ කාර්මික ශිල්පීන් පුහුණු කිරීම

**2.9 සංඛ්‍යාලේඛණ අංශය.**

ශ්‍රී ලංකාවේ ජාතික සැලසුම් සම්පාදනයේ දී හා ප්‍රතිපත්ති සමාලෝචනයේදී ද අවශ්‍ය සංඛ්‍යාලේඛන දත්ත දිස්ත්‍රික් මට්ටමින් එක්රැස් කිරීම හා ඉදිරිපත් කිරීම දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශය මගින් ඉටුකරනු ලබන අතර, දත්ත පරිශීලනය කරන්නන්ට රාජ්‍ය, සංස්ථා, පුද්ගලික ආයතන හා විවිධ අධ්‍යයනයන් කරන්නන් සඳහා අවශ්‍ය කරන ලද තොරතුරු සපයාදීම ද සිදු කෙරෙයි. අදාළ වර්ෂ තුළ ඉටුකරන ලද සංඛ්‍යාලේඛන කටයුතු හා කාර්යයන් පිළිබඳ සංමේදන විස්තරයක් පහත සඳහන් වේ.

**1. වී පිළිබඳ සංඛ්‍යාලේඛන දත්ත සැකසීම.**

2015/16 මහ කන්නය සහ 2016 යල කන්නය සඳහා වී වගාව වෙනුවෙන් අස්වද්දන ලද, වසුරණ ලද හා කපාගන්නා ලද කුඹුරු බිම් ප්‍රමාණය ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලබාගෙන දිස්ත්‍රික් ඒකාබද්ධ වාර්තාව සකස් කරන ලදී. මේ අන්දමින් ප්‍රාදේශීය මට්ටමින් තොරතුරු ලබා ගැනීම සඳහා සෑම වර්ෂයකම යල හා මහ කන්න දෙක තුළ දිස්ත්‍රික්කයේ පිහිටි වී වගාකර ඇති සියළුම බිම් කැබලි අනුව ගණන් ගැනීමක් සිදු කෙරෙයි. දිස්ත්‍රික්කය සහ මුළු දිවයින සඳහා වී නිෂ්පාදනය පිළිබඳවද ඇස්තමේන්තු සකස් කර ගැනීම පිණිස යොදාගනු ලබන්නේ අස්වැන්න නෙලාගන්නා ලද ශුද්ධ බිම් ප්‍රමාණය හා වාර්ෂික වී අස්වැන්න ඇස්තමේන්තු කිරීමේ සමීක්ෂණයෙන් ලබා ගන්නා සාමාන්‍ය අස්වැන්න පිළිබඳ ඇස්තමේන්තුවකිනි. මෙම වර්ෂය තුළදී 2015/16 මහ කන්නය සහ 2016 යල කන්නය සඳහා වෙන් වෙන් වශයෙන් වී අස්වැන්න ඇස්තමේන්තු කිරීමේ සමීක්ෂණ මුළු දිස්ත්‍රික්කයම නියෝජනය වන පරිදි වාරිමාර්ග ක්‍රම මට්ටමින් සිදු කරන ලදී.

**වාරික්‍රම අනුව දිස්ත්‍රික්කයේ වගා කරන ලද බිම් ප්‍රමාණය (අක්කර)**

වර්ෂය	විශාල වාරිමාර්ග	සුළු වාරිමාර්ග	වර්ෂාව	මුළු එකතුව
2015/16 මහ	41,692	92,493	73,556	207,743
2016 යල	33,593	54,625	35,064	123,283

**2. කෘෂිකාර්මික හෝග පිළිබඳ සංඛ්‍යාලේඛන**

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් P1 වාර්තා අනුසාරයෙන් එක් රැස්කල වී පිළිබඳ සංඛ්‍යාලේඛන දත්තයන් P2 විග්‍රහ වාර්තාව මගින් දිස්ත්‍රික් ඒකාබද්ධ වාර්තාවක් සහ යල/මහ කන්න දෙකටම සකස්කර කොළඹ ප්‍රධාන කාර්යලයට යවනු ලබයි. එම ආකාරයටම ගොඩ ගොවිතැන් හා අතිරේක ආහාර බෝග පිළිබඳ සංඛ්‍යාලේඛන දත්තද H1 වාර්තා අනුසාරයෙන් H2 විග්‍රහ වාර්තාවෙන් දිස්ත්‍රික් මට්ටමින් යල සහ මහ කන්න දෙකටම සකස් කරන ලදී.

**3. සත්ව සංඛ්‍යාලේඛන**

වාර්ෂික මස් පිණිස සතුන් මැරීමේ සංඛ්‍යාලේඛන වාර්තා නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා, මට්ටමින් එම ආයතන වලින් ලබාගෙන දිස්ත්‍රික් වාර්තාවක් සකස්කර කොළඹ ප්‍රධාන කාර්යලයට යවනු ලබයි. තවද 2016 වර්ෂය සඳහා පශුධන සංඛ්‍යාති ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් හ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් එක්රැස්කර දිස්ත්‍රික් ඒකාබද්ධ වාර්තාව පිළියෙල කර ප්‍රධාන කාර්යලයට යවනු ලබයි.

**4. දේශීය නිෂ්පාදකයාගේ මිල ගණන් රැස් කිරීම.**

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දේශීය නිෂ්පාදකයාගේ මිල ගණන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම ප්‍රධාන මධ්‍යස්ථාන 3 කින් හා අතිරේක මධ්‍යස්ථාන 4 කින් මිල රැස් කර, ඒ ඒ මාසය අවසානයේදී සාමාන්‍ය මිල ගණන් සහතික කර මිල වාර්තා කොළඹ ප්‍රධාන කාර්යාලයට යැවීමට කටයුතු කර ඇත.

**5. නාගරික සිල්ලර මිල ඉදිරිපත් කිරීම.**

සතිපතා මිල, කාණ්ඩ අංක I, II, III, IV අදාළ කාල වකවානු අතුළත මිල රැස්කර කොළඹ ප්‍රධාන කාර්යාලයේ මිල අංශයට ඊ මේල් මගින් යවා ඇත. එමගින් ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික මිල දර්ශකය සැකසීමට අවශ්‍ය විස්තර සැපයීමට හැකිවේ.

**6. නියැදි සමීක්ෂණ කටයුතු**

**I. ශ්‍රී ලංකාවේ ශ්‍රමබල සමීක්ෂණ - 2012**

තෝරාගත් නියැදියන් අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වර්ෂයේ කාර්තු 04 සඳහාම දිස්ත්‍රික්කය පුරාම නියෝජනය වන පරිදි මෙම සමීක්ෂණය කරන ලදී. මෙය දීප ව්‍යාප්ත සමීක්ෂණයක් වේ. එහි ප්‍රතිඵල ප්‍රධාන කාර්යාලය මගින් 2016 වර්ෂයේ කාර්තු අනුව නිකුත් කිරීමට හැකි විය. දිස්ත්‍රික්කයේ ශම බලකාය (අවු. 15 හේ ඊට වැඩි ආර්ථික වශයෙන් ක්‍රියාශීලී සියළුම පුද්ගලයින් වේ), සේවා විද්‍යාත්මක, සේවා නියුක්තිය, ආදී විවිධ තොරතුරු එමගින් ප්‍රකාශයට පත්විය.

**II. ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය - 2016**

තෝරාගත් නියැදියන් අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වර්ෂයේ කාර්තු 04 සඳහාම දිස්ත්‍රික්කය පුරාම නියෝජනය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කරන ලදී. එහි ප්‍රතිඵල ප්‍රධාන කාර්යාලය මගින් 2016 වර්ෂයේ කාර්තු අනුව නිකුත් කිරීමට හැකි විය. මෙම තොරතුරු ආර්ථික සංවර්ධනය සඳහා සෘජු ලෙස භාවිතා කෙරෙන දරිද්‍රතාවය, ඒකපුද්ගල ආදායම, වියදම වැනි ජීවන තත්ව දර්ශක ගණනය කිරීම සඳහා යොදාගනු ලබයි.

**III. වාර්ෂික පොල් නිෂ්පාදන වියදම් ඇස්තමේන්තු කිරීමේ සමීක්ෂණය**

නියමිත පරිදි තෝරාගත් පොල් වතු හිමියන් නියැදියක් මගින් ඉහත සමීක්ෂණය පවත්වා පොල් අක්කරයකින් නිෂ්පාදනය සඳහා වන වියදම, ආදායම හා ඒ ආශ්‍රිත විවිධ සංඛ්‍යා විස්තර ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබුණි.

**IV. කර්මාන්ත, වෙළඳ හා සේවා සංගණනය - 2016**

2016 වර්ෂයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය සොයා බැලීම සඳහා වාර්ෂික ගිණුම් ගණනය කිරීම සඳහාත් කර්මාන්ත, වෙළඳ හා සේවා සංගණනය තෝරාගත් නියැදියක් තුළ ඉටුකරන ලදී. මෙහිදී සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා විශාල වශයෙන් අංශ අනුව සමීක්ෂණ කටයුතු ඉටුකරන ලදී.

**V. ත්‍රෛමාසික කාර්මික නිෂ්පාදනය පිළිබඳ සමීක්ෂණ**

නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ කාර්තුමය වශයෙන් වැඩි වීම පිළිබඳ දත්ත ලබාගැනීමට තෝරාගත් ආයතන කිහිපයකින් ත්‍රෛමාසික කාර්මික නිෂ්පාදනය පිළිබඳ සමීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

**VI. ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමීක්ෂණය - 2016**

තෝරාගත් නියැදියන් අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දිස්ත්‍රික්කය පුරාම නියෝජනය වන පරිදි ටැබ්ලට් පරිගණක මගින් තොරතුරු රැස්කරන ලදී. මෙහි දී

දිස්ත්‍රික්කයේ මව්වරුන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ දර්ශක මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය න ගා සිටුවීම හා තීරණ ගැනීමට අවශ්‍ය වන තොරතුරු රැස්කිරීම සිදු කර ඇත. එලෙසම තෝරාගත් ගෘහ ඒකක වල වයස අවුරුදු 10-49 අතර කවදා හෝ විවාහක කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ උස බර මිනුම් සහ හිමොග්ලෝබින් පරීක්ෂාව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද නිලධාරීන් මගින් සිදු කර ඇත. මෙයද සියලුම දිස්ත්‍රික්ක ආවරනය වන පරිදි දීප ව්‍යාප්තව ප්‍රධාන කාර්යාලය මගින් මෙහෙයවන වන ලදී.

**VII. ශ්‍රී ලංකාවේ ළමා ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණය-2016**

තෝරාගත් නියැදියන් අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දිස්ත්‍රික්කය පුරාම නියෝජනය වන පරිදි තොරතුරු රැස්කරන ලදී. මෙහි දී වයස අවුරුදු 5 සිට 7 දක්වා වයස් සීමාව තුළ සියලුම ළමුන්ගේ ක්‍රියාකාරකම් මෙම සමීක්ෂණය මගින් ආවරණය කර ඇත. මෙහිදී ළමුන්ගේ ක්‍රියාකාරකම් ලෙස අධ්‍යාපනය ලැබීම, ගෘහ කටයුතු වල නියැලීම, වැටුප් ලබන ආර්ථික කටයුත්ත හෝ රැකියාවක නියැලීම, සෞඛ්‍ය හා සුරක්ෂිතභාවය යනාදී සියලුම කැණු සැලකිල්ලට ගන්නා ලදී. ප්‍රධාන කාර්යාලය මගින් සියලුම දිස්ත්‍රික්කවල මෙම සමීක්ෂණය සිදු කරන ලදී.

**7. පළාත් පාලන සංඛ්‍යාලේඛන කටයුතු.**

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මට්ටමින් ඒ ඒ ආයතනවල ප්‍රදේශ නියෝජනය වන පරිදි සියළුම පළාත් පාලන දත්ත රැස්කර ගැනීමට හැකි විය. පළාත් පාලන ආයතනවල වියදම් වාර්තා, පොදු තොරතුරු වාර්තා හා ආදායම් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමෙන් දත්ත විශ්ලේෂණය කිරීමට හැකි විය.

**8. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් පිළිබඳ සමීක්ෂණය-2016**

ශ්‍රී ලංකාව තුළ නිවැරදි ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීම සඳහා අත්‍යාවශ්‍ය තොරතුරක් වන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකය හා එම අංශ වල වත්කම් පිළිබඳ දත්ත රැස්කිරීම මෙම සමීක්ෂණයේ අරමුණයි. මේ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඇති සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා ආයතන වල සේවා නියුක්තිකයින්ගේ තොරතුරු රැස්කිරීම 2016-11-17 දින පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා සාර්ථකව සිදු කරන ලදී.

**2.10 ජාතික පොහොර ලේකම් කාර්යාලය.**

පොහොර මිලදී ගැනීම සඳහා මුදල් සහනාධාරයක් ලබාදීමේ වැඩසටහන.

රජයේ පොහොර සහනාධාර වැඩසටහන 2016 යල කන්නයේ හා 2016/17 මහ කන්නය තුළ දී ද ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව කුඹුරු හිමි වී ගොවියෙකුට එක් කන්නකට උපරිම අක්කර 5 ක් දක්වා අක්කරයකට රු. 5,000 ක් බැගින් රුපියල් 25,000 ක මුදලක් ලබාදෙන ලදී.

තවද කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 2,500 ට විවෘත වෙළඳපලෙන් ගොවීන්ට මිලදී ගතහැකි වන සේ දිස්ත්‍රික්කයේ ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන 56 ක් , අනුමැතිය ලබාගත් සමූපකාර සමිති හා ගොවි සමාගම් මෙන්ම බලපත්‍ර ලාභී පොහොර අලෙවිකරුවන් ද එක්ව සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයේ සියලු ම ගොවීන් හට නියමිත වෙලාවට පොහොර මිලදී ගැනීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය අවශ්‍ය කටයුතු සලසන ලදී.

2016 යල කන්නයේ හා 2016/17 මහ කන්නයේ සහනාධාර මුදල් ලබාදීමේ ප්‍රගතිය

කන්නය	ඉඩම් ප්‍රමාණය හෙක්.	ගොවීන් සංඛ්‍යාව	නිකුත්කල මුදල් ප්‍රමාණය රු. මිලියන
2016 යල	73698	143650	939
2016/17 මහා	40083	115598	510



2016 යල හා 2016/17 මහ යන කන්න දෙකම එක්ව හෙක්ටයාර් 160000 ක වගා ඉලක්කයක් තිබුනද පැවති කාලගුණික තත්ත්වය හා අනෙකුත් සාධක අනුව කන්න දෙකෙහිම ඉන් හෙක්ටයාර් 113782 ක් වගා කිරීමට හැකිවිය. ඒ අනුව 71% ක වගා ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවිය.

**පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්.**

ප්‍රධාන කාර්යාලයේ අය වැය ඇස්තමේන්තුව අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 2016 වර්ෂයට රුපියල් 150,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

ඒ අනුව රජයේ සහනාධාර පොහොර වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම හා එහි අරමුණ හා ඉලක්කයන් සපුරාගැනීම සඳහාත්, 1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනතේ, විධිවිධානයන් දිස්ත්‍රික්කය තුළ නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම සඳහාත් ඒ පිළිබඳ දැනුවත් භාවය හා අවබෝධය අදාළ නිලධාරීන් වෙත ලබා දීම අවශ්‍යතාවයකි. ඒ අනුව එම ප්‍රතිපාදන මගින් දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පුහුණු හා දැනුවත් කිරීමේ වැඩමුළු අදාළ පාර්ශවකරුවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන ලද අතර එහි භෞතික හා මූල්‍ය ප්‍රගතිය පහත පරිදි වේ.

වැඩසටහන	වැඩසටහන් සංඛ්‍යාව	කවුරුන් සඳහාද ?	සහභාගී වූ සංඛ්‍යාව	දරණ ලද වියදම රු. ශත.
පොහොර පනත, රජයේ පොහොර සහනාධාර ප්‍රතිපත්තිය හා විධිමත් පොහොර භාවිතය	03	ගොවි සංවිධාන සාමාජිකයන් හා කෘ.ප.නි.ස. සහකාරවරුන්	165	17000.00
වෙනත්	31	කන්න රැස්වීම් හා වෙනත් ආයතනවලින් සංවිධානය කරන ලද වැඩසටහන්වල දී.		
<b>එකතුව</b>				<b>17000.00</b>

**තොග සත්‍යාපනය හා පොහොර ගබඩා පරීක්ෂාව.**

රජයේ සහනාධාර පොහොර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී දිස්ත්‍රික්කයේ රජයේ සමාගම් සතු ප්‍රාදේශීය පොහොර ගබඩා හා ගොවි ජනසේවා මධ්‍යස්ථාන සතු පොහොර ගබඩා පරීක්ෂා කරමින් පවතින තොග තත්ත්වයන් වාර්තා කිරීම සිදුකෙරේ. එමෙන්ම දිස්ත්‍රික්කය තුළ පොහොර අලෙවිකරුවන් සඳහා බලපත්‍ර ලබාදීමේ දී පොහොර අලෙවි කරුවන්ගේ ගබඩාවල යෝග්‍යතාව මෙන්ම තොග තත්ත්වයන්ද පරීක්ෂා පරීක්ෂා කරනු ලබයි. ඒ අනුව තොග සත්‍යාපනය හා ගබඩා පරීක්ෂාව සඳහා ලබාදී තිබූ රු. 30,000 ක ප්‍රතිපාදන පහත පරිදි යොදා ගන්නා ලදී.

කාර්යය	නිමකරන ලද වැඩසටහන් සංඛ්‍යාව	දරණ ලද වියදම රු. ශත.
තොග සත්‍යාපනය හා ගබඩා පරීක්ෂණ	62	30,000

**පොහොර නියැදි ලබාගැනීම හා තත්ත්ව විශ්ලේශණය.**

ගොවීන් වෙත ගුණාත්මය තහවුරු කරන ලද රසායනික පොහොර ලබාදීම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සෘජු වගකීම හා කාර්යභාරයවේ. ඒ අනුව පොහොර විධිමත් කිරීමේ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව දිස්ත්‍රික්කයේ පොහොර අලෙවිසැල් වෙත ගොස් අහඹු ලෙස ලබාගන්නා විවිධ රසායනික පොහොර

නියැදි අදාළ රසායනාගාර වෙත යොමු කර තත්ත්ව විශ්ලේෂණය කර එහි යෝග්‍යතාවය තහවුරු කර ගනු ලබයි. මේ සඳහා 2016 වර්ෂයට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය වෙත රු. 60,000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබූ අතර එම මුදල් පහත පරිදි යොදා ගන්නා ලදී.

විස්තරය	විශ්ලේෂණය කළ පොහොර නියැදි සංඛ්‍යාව	දරණ ලද වියදම රු.
ජා.පො.ලේ ප්‍රතිපාදන මහන්	12	36,000
පොහොර ආනයන ආයතන මඟින්	162	සමාගම් විසින් දරණ ලදී.

දිස්ත්‍රික්කයේ පොහොර ආනයනකරුවන් පොහොර මෙරටට ගෙන්වීමට පෙර හා ගෙන්වීමෙන් පසුත් වෙළඳපළට නිකුත් කිරීමට පෙරත් ආනයනකරුවන් විසින් ඔවුන්ගේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ, එම පොහොරවල ගුණාත්මක භාවය ජාතික පොහොර ලේකම් කාර්යාලය මඟින් පරීක්ෂණාගාරයක් වෙත යොමු කර තහවුරු කරවා ගතයුතුය. ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් 2016 වර්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආනයනකරුවන් විසින් ගෙන්වන ලද රසායනික පොහොර නිරන්තරයෙන් තත්ත්ව විශ්ලේෂණයන්ට භාජනය කර එහි යෝග්‍යතාව තහවුරු කර ගනිමින් ගොවියා වෙත ගුණාත්මක පොහොර ලබා දීමට කටයුතු කරන ලදී.

**පැමිණිලි , වංචා හා අක්‍රමිකතා වැළැක්වීම.**

ගොවීන් වෙත සහනාධාර මුදල් ලබාදීම සඳහා තොරතුරු ලබාගැනීම , වාර්තා ගත කිරීම හා නිර්දේශ කිරීම යන කාර්යයන් හිදී ඇතිවූ ගැටළු හා අක්‍රමිකතාවයන් මෙන්ම වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා ඇති රසායනික පොහොර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා සිදුවන වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ද නිරන්තර ව පරීක්ෂා කරමින් එකී වංචා හා අක්‍රමිකතා වැළැක්වීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය කටයුතු කරන ලදී.

ඒ අනුව පැවති සීමිත සම්පත් හා අනෙකුත් සාධක කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරමින් ජාතික පොහොර ලේකම් කාර්යාලය එහි වගකීම හා කාර්යය භාරය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ උපරිමයෙන් ඉටු කරන ලද බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙනි.

**2.11 රාජ්‍ය නොවන සංවිධාන අංශය.**

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන අංශය මගින් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම, ප්‍රතික්ෂේප කිරීම, පැමිණිලි පරීක්ෂන වලට සහභාගිවීම්, සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වීම ආදිය මූලිකව සිදු කරනු ලබයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධාන සංඛ්‍යාව 63 කි.

**2.12 සංස්කෘතික අංශය.**

2016 වර්ෂයේ කරන ලද කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැක.

- සංස්කෘතිකදෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර “ දොළොස් මහේ පහන ” වැඩසටහන යටතේ “ සංස්කෘතික බල මණ්ඩල අරමුදල් සතිය ” ක්‍රියාවට නැංවීම.
- “ අම්මත් එක්ක චිත්‍ර බලන්න යමු ” වැඩසටහන.
- “ මනින් නිදහස් රටක් ” ජාතික උත්සවය

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පනාවක් මත දිස්ත්‍රික් මට්ටමින් 2016-04-05 දින මාළිගා පිට්ටනියේ පැවැත්වූ මන්ද්‍රව්‍ය නිවාරණ ජාතික උත්සවය සංවිධානය කිරීම.

➤ “ ගම්මැද්දේ අවුරුද්ද ”

සංස්කෘතික දෙපාර්තමේන්තුව හා සංස්කෘතික අමාත්‍යාංශය එක්ව කුරුණෑගල මාලිගා පිටිය පරිශ්‍රය තුළ 2016-04-23 දින පැවැත්වූ ගම්මැද්දේ අවුරුදු උත්සව වැඩසටහන් සංවිධාන කටයුතු වලට දායක වීම.



➤ සංස්කෘති දෙපාර්තමේන්තුවේ වැඩ විෂය තුළ වූ “ පවුලේ සමගියයි වෙසගේ අසිරියයි ” වැඩ සටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කව අතර වෙසක් කුඩු තරගයක් සංවිධානය කිරීම.



➤ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් කාර්යාල නිලධාරීන් අතර සුභදත්ත වර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස බක් මහ උළෙලක් සංවිධානය කිරීම.



- දිස්ත්‍රික් ක්‍රීඩා උත්සවය සංවිධානය කිරීම.  
ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 නියෝජනය කරන නිලධාරීන් අතර ක්‍රීඩා තරග 2016-09-17 දින වෙලගෙදර ක්‍රීඩාංගනයේ පැවැත් වූ අතර මෙහි සංවිධාන කටයුතු භාරව ක්‍රියා කරන ලදී.
- විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ තරග පැවැත්වීම.  
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30ක දරුවන් 420 කගේ සහභාගිත්වයෙන් මෙම තරග පැවැත්වුණි.දින දෙකක් තුළ පැවති මෙම වැඩසටහන තුළින් දිස්ත්‍රික්කයේ ජයග්‍රාහී දරුවන් තෝරා ජාතික තරගයට ඉදිරිපත් කරන ලදී.

**2.13 බෞද්ධ කටයුතු අංශය.**

2016 වර්ෂයේදී මෙම අංශයෙන් සිදු කල ප්‍රධාන කාර්යන් වනුයේ,

- බෝධි පූජා පිංකම.
- පාලි භාෂා ප්‍රවර්ධන වැඩ සටහන.
- දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් වැඩ සටහනේ ත්‍යාග ප්‍රදානෝත්සවය.
- හක්ති ගීත වැඩ සටහන.
- වෙසක් පහන් කුඩු තරඟය.
- දහම් පාසල් ගුරු විභාගය.
- දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාව.
- මල් හා කඩල දන්සල පැවැත්වීම.
- අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණානුස්මරණ වැඩසටහන.
- දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩ සටහන.
- සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන.
- සද්ධර්ම ගවේශී ධර්මදේශනා මාලාව.

**2.14 සමාජ සේවා අංශය.**

මෙම අංශයේ 2016 වසරේ කාර්යය සාධනය පහත පරිදි දැක්විය හැකිය.

	රුපියල්
➤ සී.බී.ආර්.වැඩ සටහන සඳහා ලැබුණ ප්‍රතිපාදන වියදම	478,000
සාප්‍ර ප්‍රතිපාදන ලබාදීම් සඳහා	350,000
දිස්ත්‍රික් රැස්වීම් සඳහා(ප්‍රගති සමාලෝචන)	61,200
වෙනත් වියදම් සඳහා(වැඩමුළු/ගමන් වියදම්)	<u>63,955</u>
මුළු වියදම	(475,155)
ඉතිරිය	2,845
➤ 3000/= ආබාධිත දීමනාව ලබාදීම	106,057,100
➤ 3000/= වකුගඩු ආධාර ලබාදීම්	21,915,000
➤ 2000/= වැඩිහිටි ආධාර ලබාදීම්	864,726,350
➤ ආබාධිත නිවාස ආධාර ලබාදීම්	5,659,377

**2.15 ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ අංශය.**

මෙම අංශයේ 2016 වර්ෂයේ කරන ලද කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදා දැක්විය හැක.

1. ආපදා අවම කිරීමේ ව්‍යාපෘතීන්.

- නියඟ කාල වල පානීය ජලය හිඟ වන ගම් වල පානීය ජල ලීං ඉදි කිරීම.

- නියගයේ බලපෑම අවම කිරීම සඳහා වැටියේගෙදර අමුණ ඵල්ලංගා වැව් පද්ධතිය සංවර්ධනය කිරීම.
- වෙල්පල්ල-රාවිට මාර්ගය සංවර්ධනය කිරීම.
- වැලි අමුණ - පන්නරේ මාර්ගයේ පෙට්ටි බෝක්කුව ඉදි කිරීම.
- දාරඵව වගුරුවෙල මාර්ගයේ පාලම ප්‍රතිසංස්කරණය කිරීම.
- යක්විල වඩුමුන්නේ ගෙදර මාර්ගයේ පාලම ප්‍රතිසංස්කරණය කිරීම.
- හුණුවිල මුකලාන මාර්ගය (කි.මී 0.00 – 1.00) දක්වා කොන්ක්‍රීට් අස්තරණය කර පිළිසකර කිරීම.
- නියංගම වලව්වත්ත පාලම ඉදි කිරීම.
- ගංවතුර අවධානම අවම කරගැනීම සඳහා දණ්ඩගමුව ඔයේ නාගරික සීමාවේ (ලබුයායේ සිට මීගහකොටුව දක්වා ) අවහිරවීම් ඉවත් කිරීම.
- දඹදෙනිය ලබුයාය සංවර්ධනය කිරීම.

2. දැනුවත්කිරීමේ සහ පුහුණුකිරීමේ වැඩසටහන්.

- දැනුවත්කිරීමේ සහ පුහුණුකිරීමේ වැඩසටහන්.
- හමුදා නිලධාරීන් දැනුවත් කිරීම.
- දිස්ත්‍රික් මට්ටමින් ගුරුවරුන් දැනුවත් කිරීම.
- පාසල් සිසුන් දැනුවත් කිරීම.
- ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු දැනුවත් කිරීම.
- ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සැලැස්ම සැකසීමේ අවසන් වැඩමුළුව.
- ජාතික මට්ටමේ පෙරහුරුව.
- ආපදා පෙර සූදානම සඳහා පාසල් දැනුවත් කිරීම.
- ආපදා පෙර සූදානම සඳහා ජලාශ ආශ්‍රිත දැනුවත් කිරීම.

2.16 ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය.

- සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සාර්ථක අපනයනකරුවන් වශයෙන් හඳුනා ගැනීම
- ජාත්‍යන්තර අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගී කරවීම
- සු.ම.ක. කර්මාන්තකරුවන්ගේ ආදායම් වැඩි කිරීම සඳහා සේවාවන් ලබා දීමට හඳුනා ගැනීම
- පුහුණු වැඩ සටහන් (තාක්ෂණික, කළමනාකරණ සහ මූල්‍ය)
- සු.ම.ක කර්මාන්ත වල ආදායම් වැඩි කිරීම සඳහා භාණ්ඩ විවිධාංගීකරණයට අදාළ නව තාක්ෂණය ලබා දීම
- සු.ම.ක කර්මාන්තකරුවන් සඳහා තක්සේරු වාර්තා ලබා දීම
- සු.ම.ක කර්මාන්තකරුවන් සඳහා ණය මුදල් සම්බන්ධීකරණය
- සු.ම.ක කර්මාන්තකරුවන් සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම
- සු.ම.ක කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ක්‍රියාවලි සංවර්ධනය කිරීම
- ලුහු ඉංජිනේරු කර්මාන්තකරුවන් සඳහා ලෝභමය ද්‍රව්‍ය සැපයීම
- කිතුල් කර්මාන්තකරුවන්ට කිතුල් ප්‍රතිකාරකය සැපයීම
- සු.ම.ක කර්මාන්තකරුවන් සඳහා ඵලදායීතා සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
- සු.ම.ක කර්මාන්තකරුවන් සඳහා පරිසර බලපත්‍ර ලියාපදිංචි සහතික ලබා ගැනීමට සහාය වීම
- දිස්ත්‍රික් කර්මාන්ත දත්ත පද්ධතිය සකස් කිරීම

2016 වර්ෂයේදී මෙම අංශයෙන් සිදු කල ප්‍රධාන කාර්යන් වේ.

**2.17 මෝටර් රථ අංශය.**

මෙම අංශයේ 2016 වසරේ කාර්යය සාධනය පහත පරිදි සාරාංශ කළ හැකිවේ.

අනු අංකය	කාර්යය	ඉටු කළ ප්‍රමාණය	මූල්‍ය වටිනාකම (රු.)
01	රියදුරු පරීක්ෂණ ලිඛිත	49587	-
02	රියදුරු පරීක්ෂණ ප්‍රායෝගික	95035	-
03	නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම	36422	82,818,285.00
04	රියදුරු බලපත්‍ර සංශෝධන	123	486,800.00
	දීර්ඝ කිරීම ( දඩ සමඟ )	5170	15,600,650.00
05	යතුරු පැදි ලියාපදිංචිය	18812	109,121,250.00
06	වාහන අංක තහඩු ලබා ගැනීම	16448	-
07	බර සහතික නිකුත් කිරීම	2014	1,052,000.00
08	අන්‍යාන්‍ය සහතික නිකුත් කිරීම	1613	217,250.00
09	වාහන පරීක්ෂාව	1156	129,500.00
10	රජයේ වාහන පරීක්ෂාව	30	-
11	තහනම් නියෝග	501	62,625.00
12	මාර්ග ආරක්ෂා කමිටු	-	-
13			
	පරිවර්තන	5244	10,528,850.00
	අනු පිටපත්	2796	4,682,000.00
	ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂණ නැවත අයදුම් කිරීම්	27265	10,159,000.00
	අලුත් කිරීම්	11066	21,522,350.00
	එකතුව		256,380,560.00

**2.18 ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය.**

සමාජයට, පරිසරයට හා ආර්ථිකයට ආපදාවන්ගෙන් ඇති කරන අහිතකර බලපෑම් අවම කිරීම හා ආපදා සහන සඳහා ජාතික ධාරිතාවයන් ශක්තිමත් කිරීම තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමේ ජාතික අරමුණට දායක වීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ. 2016 වසරේ කාර්යය සාධනය පහත පරිදි වේ.

	ලද ප්‍රතිපාදන රු.	මුළු වියදම රු.	ඉතිරි ප්‍රතිපාදන රු.
කඩිනම් සහන	2,153,503	2,138,303	15,200
පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ සහන	52,823,780	52,823,780	-

**2.19 අභ්‍යන්තර විගණන අංශය.**

ගණන් දීමේ නිලධාරියා විසින් මු.රෙ. 128(1) හි දක්වා ඇති ස්වකීය රාජකාරි හා වගකීම් ඉටුකිරීම සඳහා මු.රෙ.135 යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආවරණය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 ක මුදල්මය කටයුතු, සංවර්ධන කටයුතු, පරිපාලනමය කටයුතු වල අදාල අංශයන් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සිදුවනවාදැයි පරීක්ෂා කිරීම හා පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනාවරණය කරගන්නා ලද වැරදි, වංචා, අඩුපාඩු පිලිබදව ගණන්දීමේ නිලධාරියාට වාර්තා කිරීම හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පැහැදිලි කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීම.

මෙහිදී රජයේ ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, භාණ්ඩාගාරය හා වෙනත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු විසින් නිකුත් කරනු ලැබ ඇති උපදෙස් පරිදි කටයුතු කරමින් දේපල හා වත්කම් ආරක්ෂාකාරී ලෙස අරපිරිමරසුම් දායි ලෙස විධිමත් ලෙස පරිහරනය කරමින් නාස්තිය පමණ ඉක්මවා කෙරෙන වියදම් වැලැක්වීම සඳහා නිලධාරීන් හා භෞතික සම්පත් මෙහෙය වීම හා ක්‍රියාවලියේ පද්ධතිපාලනයේ අඩුපාඩු වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව 2016 වර්ෂය තුල කරන ලද කාර්යයන් පිලිබද විස්තර පහත සඳහන් පරිදිවේ.

කාර්යය	ඉටුකල කාර්යයන් පිලිබද විස්තර
1. ගෙවා අවසන්වූ වවුචර් පරීක්ෂාව	2015 වර්ෂයේ අවසාන කාර්තුව හා 2016 පලමු, දෙවන, තුන්වන කාර්තු
2. කාර්යාල පරීක්ෂාව	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30
3. ප්‍රා.ලේ කාර්යාලවල පද්ධති පාලනය	හඳුනාගත් ක්ෂේත්‍රයට අදාලව විශේෂ උපදෙස් මාලා නිකුත් කිරීම. (අ). පරිගණක උපාංග මෘදුකාංග සම්බන්ධ ස්ථාවර වත්කම් නඩත්තුව පිලිබද උපදෙස් නිකුත් කිරීම. (ආ). ගමන් වියදම් ගෙවීමේදී ඇතිවන ගැටළු සම්බන්ධව උපදෙස් නිකුත් කිරීම.
4. විගණන කළමනාකරන කමිටු පැවැත් වීම.	කාර්තු ගතව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඇතුළුව දි.ලේ කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා ප්‍රා.ලේ කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී ඇතුළු අවශ්‍යතාවයන් අනුව අනෙකුත් නිලධාරීන් සහභාගි කරවාගෙන 2016 වර්ෂයේ විගණන කළමනාකරන කමිටු 04 ක් පැවැත් වීම.
5. විශේෂ හඳුනාගත් ක්ෂේත්‍ර සම්බන්ධව විධිමත් දැනුවත් කිරීම් හා පුහුණු වැඩ සටහන් පැවැත් වීම.	(අ). සියළුම ප්‍රා.ලේ කාර්යාලවල සරප් නිලධාරීන් සඳහා පුහුණු වැඩ මුළුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වීම. (ආ). රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුම සම්බන්ධව ආයතන අංශය, ගිණුම් අංශයේ නිලධාරීන් ගෙන්වා එක්දින පුහුණු වැඩ මුළුවක් පැවැත්වීම. (ඇ). 2016 දෙසැම්බර් මාසයේ ප්‍රා.ලේ කාර්යාල දෙකක සියළුම නිලධාරීන් සඳහා විගණන කටයුතු පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වීම.



**2.20 ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය.**

ද්විභාෂාවෙන් භාදයාංගමව බැඳුණු, සමානත්වය සපිරි, සියලු දෙනාම ඇතුළත් වූ ශ්‍රී ලාංකික ජනතාවක් බිහිකිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීම, බලගැන්වීම ,මගපෙන්වමින් යොමු කිරීම සහ පහසුකම් සැලසීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ.

2016 වර්ෂය තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ ද්විභාෂාවෙන් සේවය සැපයිය හැකි නිලධාරීන් පිළිබඳ සමීක්ෂණය, ද්විභාෂා නාම පුවරු සැකසීම, ද්විභාෂා සහන කවුළුව සැකසීම, පළාත් ලේකම් කාර්යාලය හරහා පළාත් පාලන ආයතන නිලධාරීන් දැනුවත් කිරීම, භාෂා සැලසුම් සැකසීම සඳහා පුහුණු කිරීම, රාජ්‍ය සේවකයින් සඳහා දෙවන රාජ්‍ය භාෂා පුහුණු පාඨමාලා සඳහා සම්බන්ධ කරවීම, රාජ්‍ය නිලධාරීන් සඳහා පෙළපොත් බෙදාදීම, භාෂා සංගම් ක්ෂේත්‍රවාරිකව නැගීම යාමේ වැඩසටහන, භාෂා සංගම් භාෂා පාඨමාලා වාචික පරීක්ෂණ පැවැත්වීම සහ ලිඛිත පරීක්ෂණ සංවිධානය යන වැඩසටහන් පැවැත්වීම ප්‍රධාන වේ.

සමාජ ඒකාබද්ධතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ, තෙපොන්ගල් උත්සවයක් පැවැත්වීම, සහජීවනයේ ගීතය රසවින්දන වැඩසටහන, සමාජ සහජීවනය සම්බන්ධව දැනුවත් කිරීම, නීති ආධාර වැඩසටහන්, ජාතික සහජීවනයට සංවාද ගොඩනගමු වැඩසටහන, නත්තල් දින උත්සවය ප්‍රධාන වේ.

**2.21 ඉංජිනේරු අංශය.**

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අධීක්ෂණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා වෙනත් දෙපාර්තමේන්තු වලට අයත් ගොඩනැගිලි ඉදි කිරීම් සඳහා සැලසුම් හා ඇස්තමේන්තු සකස් කිරීම, පරීක්ෂා කිරීම හා අනුමත කිරීමත්, ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීමත් එම ඉදිකිරීම් සඳහා ගිණුම් අංශයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමෙන් පසු එම ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීමත්, එම ඉදි කිරීම් සඳහා ගිණුම් අංශයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමෙන් පසු එම ප්‍රසම්පාදන තීරණයට අනුව කොන්ත්‍රාත් පිරිනැමීම දක්වා අනුගමනය කිරීමත්, එම ඉදි කිරීම් ප්‍රගතිය පරීක්ෂා කිරීම හා පසු විපරමත්, ඉදි කිරීම් බිල්පත් පරීක්ෂා කර ගෙවීම නිර්දේශ කිරීමත්, ඉදිකිරීම් යටතේ ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ඉදිකිරීම් විෂයය ගොඩනැගිලි ඉදි කිරීම් හා නිල නිවාස අළුත්වැඩියා කිරීම ලෙස උප විෂයයන් දෙකක් යටතේ සිදු කරනු ලබයි.

මීට අමතරව දැයට කිරුළ සංවර්ධන වැඩසටහන යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව හා බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ අවිච්ඡේද ව්‍යාපෘති සඳහා ඉදිරිපත් කරන ලද බිල්පත් පරීක්ෂා කිරීම, නිර්දේශ කිරීම හා අනුමත කර ගෙවීම් කිරීමද සිදු කරන ලදී. තවද ලක්ෂ 20 ට වැඩි වටිනාකමින් යුතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කාර්මික නිලධාරීන් විසින් සකස් කරන ලද ඇස්තමේන්තු සඳහා දිස්ත්‍රික් ඉංජිනේරුගේ නිර්දේශ ලබා දීමද, සිදු කරන ලදී.

**1. 2016 වර්ෂය තුළ සිදු කරන ලද ඉදිකිරීම් හා අළුත්වැඩියාකිරීම් සිදු කළ ව්‍යාපෘති.**

➤ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරනු ලබන ව්‍යාපෘති.

අනු අංකය	ව්‍යාපෘතියේ නම	අරමුදල් ප්‍රභවය	ගිවිසුම්ගත වටිනාකම	ගිවිසුම්ගත දිනය
1	පඬුවස්නුවර බටහිර ප්‍රා.ලේ.කොට්ඨාශයේ නිකපිටිය ඉහලගම මාර්ගයේ පළමු හා දෙවන තැලවිල්ල ඉවත් කර ජලය බැස යන නිර්මිතයක් ඉදි කිරීම	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	4,263,863	2016.04.27



2	ගල්ගමුව උස්ගල සියඹල්නගමුව වැවෙහි දෙවන වාන් ඇලෙහි රැඳුම් බැම්මක් ඉදි කිරීම	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	1,917,000	2016.10.13
3	කුලියාපිටිය බටහිර ප්‍රා.ලේ.කොට්ඨාශයේ දණ්ඩගමුව ඔයේ නාගරික සීමාවේ (ලබුයායේ සිට මීගහකොටුව දක්වා ) අවහිර වීම් ඉවත් කිරීම	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	9,429,704	2016.09.13
4	මල්ලවපිටිය ප්‍රා.ලේ.කො.තෝරයාය අල්තාරික් මුස්ලිම් පල්ලිය අසල වංගුව සහිත ඇල මාර්ගය කෙලින් කර ප්‍රතිසංස්කරණය කිරීම	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	2,525,585	2016.11.29

➤ පළාත් පාලන ආයතන මගින් අධීක්ෂණය කරනු ලබන ව්‍යාපෘති.

අනු අංකය	ව්‍යාපෘතියේ නම	අරමුදල් ප්‍රභවය	ගිවිසුම්ගත වටිනාකම	ගිවිසුම්ගත දිනය
1	රිදීගම අලකොලමඩ ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	3,049,026	2016.11.21
2	රිදීගම රිදීවිහාරස්ථානයට පිවිසෙන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	4,985,832	2016.11.21
3	රිදීගම කුමාර බණ්ඩාර හා පත්තිනි දේවාලයට යන මාර්ගය සංවර්ධනය කිරීම.	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	3,283,485	2016.11.21
4	වාරියපොල දඹුව පාර තාර දැමීම	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	2,546,726	2016.11.22
5	වාරියපොල මැල්ලපොත්ත පාසල් මාවත තාර දැමීම	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	4,003,179	2016.11.22
6	කුරුණෑගල පැල්ලන්දෙනිය වැව පාර සංවර්ධනය කිරීම	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	3,454,721	2016.11.22
7	කුරුණෑගල වෙහෙරබැන්ද මාර්ගයේ පාලම අසල සිට ඉදිරියට තාර දැමීම	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	3,454,721	2016.11.22
8	නිකවැරටිය රස්නායකපුර4/5 බෝක්කුව අසල අතුරු මාර්ගයේ බෝක්කු 02ක් ඉදි කර ගල් ඇල්ලීම	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	2,099,417	2016.11.30
9	නිකවැරටිය උණගොල්ල මංසන්ධියේ සිට දිවුල්වැව දක්වා ඇති මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	4,674,478	2016.12.01

➤ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ව්‍යාපෘති.

අනු අංකය	ව්‍යාපෘතියේ නම	අරමුදල් ප්‍රභවය	ගිවිසුම්ගත වටිනාකම	ගිවිසුම්ගත දිනය
1	බිංගිරිය ප්‍රා.ලේ.කොට්ඨාශයේ වීරපොකුණ බොරළුවැව මාර්ගය වැඩි දියුණු කිරීම (අදියර 1)	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය	59,991,553	2016.10.26
2	බිංගිරිය ප්‍රා.ලේ.කො. වීරපොකුණ බොරළුවැව මාර්ගය වැඩිදියුණු කිරීම (අදියර 11 )		65,115,081	2016.10.26
3	කුරුණෑගල ප්‍රා.ලේ.කො.පානගමුව වත්ත මාර්ගය වැඩිදියුණු කිරීම.		3,772,124	2016.10.26
4	කුරුණෑගල ප්‍රා.ලේ.කො.කුඩාගල්ගමුව තිබ්බට්ටිය මාර්ගය වැඩිදියුණු කිරීම.		5,686,131	2016.10.26
5	කුරුණෑගල ප්‍රා.ලේ.කො. අලකොලදෙණිය රණවිරු ලලිත් ගුණතිලක මාවත වැඩිදියුණු කිරීම.	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය	3,827,446	2016.10.26
6	කුරුණෑගල ප්‍රා.ලේ.කො. නාගස්නින්න දේවාලය මාර්ගය වැඩිදියුණු කිරීම.		3,877,067	2016.10.26
7	කුරුණෑගල ප්‍රා.ලේ.කො.උඩදිගන අස්වැද්දුම ගම මැද මාර්ගය වැඩිදියුණු කිරීම.		3,907,138	2016.10.26
8	කුරුණෑගල ප්‍රා.ලේ.කො. නාගොල්ල පන්සල මාර්ගය වැඩිදියුණු කිරීම.		3,847,677	2016.10.26
9	පන්තල ප්‍රා.ලේ.කො.එළිවිල ලිහිටියාගම මාර්ගය සංවර්ධනය කිරීම		32,848,859	2016.10.26
10	මහව තුන්තිරිපිටිය හන්දියේ සිට කොණ්ඩදෙනිය රජමහාවිහාරය හරහා ඇඹේගම දක්වා මාර්ගය කාපට් කිරීම(අදියර I)		44,731,702	2016.11.25
11	පන්තල ප්‍රා.ලේ.කොට්ඨාශයේ දඹදෙණිය ලබුයාය මාර්ගය සංවර්ධනය කිරීම.	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	13,016,228	2016.11.25
12	පන්තල ප්‍රා.ලේ.කොට්ඨාශයේ වගුරුවෙල කදානේගෙදර මාර්ගය සංවර්ධනය කිරීම.	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	6,065,602	2016.11.25
13	කුරුණෑගල පිලිකඩ මංසන්ධියේ සිට තුම්පාන ඉඳුල්ගොඩකන්ද හරහා කටුපිටිය මංසන්ධිය දක්වා මාර්ගය කාපට් කිරීම(0.00km - 3.5km)	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය	59,535,828	2016.11.30
14	කුරුණෑගල පිලිකඩ මංසන්ධියේ සිට තුම්පාන ඉඳුල්ගොඩකන්ද හරහා කටුපිටිය මංසන්ධිය දක්වා මාර්ගය කාපට් කිරීම(3.5km - 7.00km)		69,067,997	2016.11.30

15	කුරුණෑගල පිලිකඩ මංසන්ධියේ සිට තුම්පාන ඉඳුල්ගොඩකන්ද හරහා කටුපිටිය මංසන්ධිය දක්වා මාර්ගය කාපට් කිරීම(7.00km - 9.8km)		53,102,371	2016.11.30
16	රැකව ගලගෙදර අළුපොතගම මාර්ගය තාර දැමීම - කු/ගල		5,892,352	2016.11.25
17	පැල්ලන්දෙනිය හෙට්ටිගෙදර ප්‍රධාන මාර්ගය තාර දැමීම -කු/ගල		5,892,337	2016.11.25
18	බමුණාවෙල පංසල ඉදිරිපිට සිට රත්ගල්ල ක්වා මුදුන්පිට මාර්ගය තාර දැමීම - කු/ගල	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය	5,899,160	2016.11.25
19	කඩපොල ගෝවාකොටුව මාර්ගය තාර දැමීම - කු/ගල		3,998,507	2016.11.25
20	කුරුලියගම මාර්ගය තාර දැමීම - කු/ගල		8,003,272	2016.11.25
21	ගල්ගමුව අමුණකොළේ සියඹලංගමුව මාර්ගය සංවර්ධනය කිරීම (ඩී. එම්. සිරිසේන මහතාගේ නිවසේ සිට 1500m දක්වා)		14,648,136	2016.11.30

➤ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අධීක්ෂණය කරනු ලබන ව්‍යාපෘති.

අනු අංකය	ව්‍යාපෘතියේ නම	අරමුදල් ප්‍රභවය	ගිවිසුම්ගත වටිනාකම	ගිවිසුම්ගත දිනය
1	උඩුබද්දාව ප්‍රා.ලේ.කාර්යාලයීය තෙමහල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම	රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය	13,921,644	2016.04.11
2	පොල්පිනිගම ප්‍රා.ලේ.කාර්යාලයීය දෙමහල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම		7,860,836	2016.04.11
3	ඇහැටුවුව ප්‍රා.ලේ.කාර්යාලයීය දෙමහල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම		15,693,744	2016.04.11
4	නාරම්මල ප්‍රා.ලේ.කොට්ඨාශයේ ඇපලදෙනිය කුඹුර හරහා මාර්ගයේ පැතිබැමීම ඉදි කිරීම	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	2,236,382	2016.04.25
5	රෙජි.ජනරාල් දෙපාර්තමේන්තුවේ නිකවැරටිය ඉඩම් රෙජි.කාර්යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම - 2016	රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව	1,864,940	2016.07.18
6	රෙජි.ජනරාල් දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ඉඩම් රෙජි.කාර්යාලයේ හිමිකම් ලියා පදිංචි කිරීමේ අංශය අළුත්වැඩියා කිරීම -2016		616,435	2016.07.18
7	රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වයඹ උතුරුමැද කළාප කාර්යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම		1,254,361	2016.08.22
8	රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වයඹ උතුරුමැද කළාප කාර්යාලයේ විදුලි පරිපථ අළුත්වැඩියා කිරීම		839,235	2016.07.18

9	රෙජි.ජනරාල් දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ඉඩම් රෙජි.කාර්යාලය අළුත්වැඩියා කිරීම හා නාස්පය ප්‍රතිසංස්කරණය කිරීම		914,635	2016.10.20
10	දිස්ත්‍රික් ලේකම් නිල නිවසේ ගබඩා කාමරය ඉදි කිරීම හා ගැට්ටුවාන පළමු පටුමගේ අංක 11 දරණ නිල නිවස අළුත්වැඩියා කිරීම.		396,033	2016.08.22
11	නියංගම වලව්වත්ත පාලම ඉදිකිරීම - රිදීගම	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	4,133,261	2016.08.22
12	ඉබ්බාගමුව ප්‍රා.ලේ.කාර්යාලයේ නව ගොඩනැගිල්ල ඉදි කිරීම	ස්වදේශ කටයුතු අමාත්‍යාංශය	36,253,802	2016.06.07
13	වාරියපොල ප්‍රා.ලේ.කාර්යාලයේ නව ගොඩනැගිල්ල ඉදි කිරීම		18,834,479	2016.09.14
14	කුරුණෑගල සංචාරක බංගලාව අළුත්වැඩියා කිරීම			
15	කු/ගල වැව රවුම පාර අංක 100/10 දරණ නිල නිවස අළුත්වැඩියා කිරීම		298,195	2016.10.13
16	කුරුණෑගල කාලගුණ විද්‍යා කාර්යාලයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල හා නිල නිවස අළුත්වැඩියා කිරීම.	කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව	698,804	2016.10.14
17	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක පුහුණු ඒකකයේ ජනෙල් වීදුරු මත ටින්ටඩ් ස්ටිකර් ඇලවීම හා දි.ලේ.කාර්යාලයේ ඉදිරිපස වහලය මත ගෙබිම සකස් කිරීම		39,339	2016.11.02
18	හෙරලියාවල කර්මාන්තපුරයේ ළිදක් ඉදිකිරීම	වයඹ සංවර්ධන අමාත්‍යාංශය	2,101,105	2016.11.28
19	දිස්ත්‍රික් ලේකම් නිල නිවසේ පැන්ට්‍රි කබඩ සපයා සවි කිරීම		56,425	2016.11.29
20	නො.10 වැව රවුම පාර කුරුණෑගල නිල නිවස අළුත්වැඩියාව		340,192	2016.12.22
21	කු/ගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ අංශය නවීකරණය කිරීම		204,326	2016.12.22

2. 2016 වර්ෂයේ දැයට කිරුළ සංවර්ධන වැඩ සටහන යටතේ සිදු කරනු ලැබූ ඉදිකිරීම් අවිච්ඡේද ව්‍යාපෘති.

ව්‍යාපෘතියේ නම	ඇස්තමේන්තු වටිනාකම රු.	2013 - 2015 දක්වා වියදම රු.	2016 වර්ෂයේ වියදම රු.	මේ දක්වා මුළු රු.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය				
බෝයගනේ සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,835,859	7,382,545	1,853,504	9,236,049

තුරුලියගම සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,873,862	7,459,103	1,325,934	8,785,036
රුක්ගොල්ල සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,877,284	7,437,275	1,299,889	8,737,164
නෙළුම්කණුව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,835,324	7,934,517	1,437,792	9,372,309
කෙළිමුණේ සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,835,324	7,889,333	1,361,687	9,251,020
පාදෙනිය - මගුලාගම සායනය ඉදිකිරීම	10,838,288	8,035,839	1,395,251	9,431,089
කොනොත්ත - කොනොත්ත සායනය ඉදිකිරීම	10,838,260	8,020,686	1,214,934	9,235,620
පනලිය ටැම්පානට අදාළව සෙරපිස්වත්තේ නව මාතෘ සායනයක් ඉදි කිරීම	10,871,227	7,051,762	1,714,527	8,766,289
තලවත්තේ ගෙදර නව මාතෘ සායනයක් ඉදි කිරීම	10,839,466	7,512,017	1,194,777	8,706,794
තම්මිට මාතෘ සායන ඉදිකිරීම	10,872,071	7,465,998	1,613,631	9,079,629
මඩවල උතුර මාතෘ සායන ඉදිකිරීම	10,856,783	7,896,528	1,113,484	9,010,013
මාස්පොත සතිපොළ සංවර්ධනය කිරීම	45,222,527	26,646,353	5,468,353	32,114,706
වාරියපොළ සතිපොළ ඉදිකිරීම	32,671,573	14,899,053	8,443,123	23,342,176
වීරඹුගෙදර සතිපොළ ඉදිකිරීම	37,765,126	16,909,889	8,473,306	25,383,195
වැල්ලව සතිපොළ සංවර්ධනය	45,927,587	26,386,287	6,308,131	32,694,418
ගොඩවෙල සතිපොළ ඉදි කිරීම	35,746,209	16,353,512	9,517,851	25,871,363
පොල්ගහවෙල බස්නැවතුම්පොළ ඉදිකිරීම	41,740,064	31,423,612	4,285,809	35,709,421
මාස්පොත ආදාහනාගාරය ඉදි කිරීම	13,198,526	9,805,618	-	9,805,618
වාරියපොළ ආදාහනාගාරය ඉදිකිරීම	13,173,894	7,119,956	-	7,119,956
එකතුව	384,819,254	233,629,884	58,021,981	291,651,865
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව				
අකුරණ මාතෘ සායන ගොඩනැගිල්ල ඉදිකිරීම	10,297,849	8,036,091	712,048	8,748,140
අංගමුව නව මාතෘ සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම	10,297,351	8,516,338	-	8,516,338
හොරතුපොළ සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,303,562	8,041,875	773,227	8,815,102

උඩදෙනිය සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,302,420	7,942,748	1,482,098	9,424,846
වැල්ලරාව සායන මධ්‍යස්ථානය ඉදි කිරීම	9,489,760	7,845,905	-	7,845,905
වීරපොකුණ සායන මධ්‍යස්ථානය ඉදි කිරීම	10,304,183	8,051,399	777,440	8,828,839
බිහල්පොල මාතෘ සායනය ඉදිකිරීම	10,282,963	7,176,587	1,231,168	8,407,755
හොරොම්බාව මාතෘ සායනය ඉදිකිරීම	10,283,029	7,176,641	2,122,643	9,299,285
ගලහිටියාව නව මාතෘ සායනය ඉදිකිරීම	10,302,234	6,827,525	2,103,093	8,930,619
හම්මලව නව මාතෘ සායනය ඉදිකිරීම	10,301,537	6,280,577	2,553,648	8,834,226
ඇලබඩගම මාතෘ සායනය ඉදිකිරීම	10,304,862	7,504,547	1,382,890	8,887,437
මැද්දේපොල මාතෘ සායනය ඉදිකිරීම	10,330,644	7,698,190	1,423,859	9,122,050
මාහොලව මාතෘ සායනය ඉදිකිරීම	10,321,492	7,854,697	1,564,185	9,418,882
සඳලංකාව මාතෘ සායනය ඉදිකිරීම	10,329,557	7,838,518	1,526,084	9,364,602
බණ්ඩාරකොස්වත්ත සතිපොල ඉදි කිරීම	19,394,845	15,141,710	823,832	15,965,543
හමන්තාපහුව සතිපොල ඉදි කිරීම	25,750,652	21,112,513	2,518,108	23,630,621
පඩිවෙල සතිපොල ඉදි කිරීම	28,272,733	23,383,034	-	23,383,034
කටුපොත සතිපොල ඉදිකිරීම	37,211,384	10,158,776	5,656,971	15,815,746
හොරොම්බාව සතිපොල ඉදිකිරීම	14,750,685	11,286,743	2,490,773	13,777,516
ගිරිඋල්ල සති පොල ඉදිකිරීම	54,042,665	38,178,600	9,924,239	48,102,839
යක්විල සතිපොල ඉදිකිරීම	36,826,890	24,415,343	2,340,253	26,755,596
පන්තල බස්නැවතුම් පොල ඉදිකිරීම	31,757,320	22,221,948	4,376,805	26,598,753
එකතුව	391,458,616	272,690,305	45,783,367	318,473,672
ආයතනය : පළාත්බඳ මාර්ග සංවර්ධන අධිකාරිය				
දොරවේරුව නව සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම	11,693,081	8,882,394	1,510,315	10,392,709
150 මාදුරුගම මහව MOH කාර්යාලයේ නව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	10,839,804	7,881,465	1,565,355	9,446,820

මහව පොදු වෙළඳපළ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම	48,500,454	18,581,494	-	18,581,494
මහව අඩක් නිමකර ඇති බස්නැවතුම්පල ඉතිරිවැඩ සඳහා	29,919,436	11,417,582	1,558,724	12,976,307
ගිරිඋල්ල රථගාල ඉදිකිරීම	34,578,988	11,220,907	6,071,770	17,292,677
එකතුව	135,531,764	57,983,843	10,706,164	68,690,007
ආයතනය : රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව				
මුළු මාතෘකා මධ්‍යස්ථානය ඉදි කිරීම	11,412,502	6,446,322	-	6,446,322
ඕගොඩපොළ මාතෘකා මධ්‍යස්ථානය ඉදි කිරීම	11,435,790	6,046,436	-	6,046,436
දෙල්විට මාතෘකා සායන මධ්‍යස්ථානය ඉදි කිරීම	11,453,085	8,068,301	-	8,068,301
රිදිගම සෞඛ්‍ය වෛද්‍ය නිල කාර්යාලයේ මාතෘකා හා ළමා සායන මධ්‍යස්ථානය ඉදි කිරීම	11,427,903	4,465,811	-	4,465,811
පිල්ලව නිදහස්ගම සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම	11,453,058	7,682,725	-	7,682,725
රණවන සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම	11,422,965	4,953,392	-	4,953,392
කුඹුක්ගැටේ සායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම	11,542,507	7,622,520	-	7,622,520
දේවගිරිය නව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	12,065,431	5,233,028	-	5,233,028
කිරිබමුන නව සායන මධ්‍යස්ථානය ඉදිකිරීම	11,451,529	8,799,375	-	8,799,375
වැවේගෙදර රිදිගම සති පොළ ඉදි කිරීම	42,883,393	21,409,623	-	21,409,623
මාවනගම සති පොළ ඉදි කිරීම	119,028,119	42,992,911	-	42,992,911
ඉබ්බාගමුව සති පොළ ඉදි කිරීම	44,703,584	20,963,956	-	20,963,956
මාවනගම නගරයේ යෝජිත ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිකිරීම	32,244,433	11,808,972	-	11,808,972
දොරටියාව ආදාහනාගාරයක් ඉදිකිරීම	12,815,809	8,887,702	-	8,887,702
රිදිගම නගරයේ රථ ගාල ඉදිකිරීම	22,673,889	21,615,991	-	21,615,991
ඉබ්බාගමුව නගර ශාලාවේ වැඩ අවසන් කිරීම (1 අදියර)	99,990,355	27,084,918	-	27,084,918
ගනේවත්ත ආදාහනාගාරය ඉදිකිරීම	11,865,105	6,194,478	-	6,194,478
එකතුව	489,869,459	220,276,461	-	220,276,461

**2.22 රැකියා සේවා මධ්‍යස්ථානය.**

රැකියා අපේක්ෂිතයන් ලියාපදිංචි කිරීම, පෞද්ගලික අංශයේ ආයතන මගින් රැකියා පුරප්පාඩු ලබාගැනීම, පුහුණු අපේක්ෂිතයන් පුහුණු ආයතන සඳහා යොමු කිරීම, රැකියා අපේක්ෂිතයන් රැකියා ගතකිරීම, ආකල්ප සංවර්ධන වැඩසටහන්, රැකියා ගතකිරීමේ වැඩසටහන් පැවැත්වීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ.

**2.23 කෘෂිකර්ම අංශය.**

2016 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සංවර්ධන කටයුතු සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රු. මිලියන 2.811 ක මුදලක් ලබා දී ඇති අතර ඉන් රු. මිලියන 2.792 ක් ව්‍යාපෘති සඳහා වියදම් කර ඇත. එම ප්‍රතිපාදන යොදා ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශය විසින් වස විසෙන් තොර ගොවිතැන ප්‍රවර්ධනය කිරීම යටතේ 2016 යල ඉපනැල්ලේ මු. වගාව හා 2016/17 මහ කන්නයේ අතිරේක ආහාර බෝග වගා වැඩසටහන සහ පලතුරු ගම්මාන ව්‍යාපෘතිය යන විෂයන් 02 යටතේ ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කරන ලදී.

දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අවශ්‍ය තොරතුරු හා දත්ත ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු හරහා රැස්කරමින් එම තොරතුරු අනෙකුත් ආයතන හා සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පවැත්වූ අතර, එමගින් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතුවලට අදාළ තීරණ හා සැලසුම් සකස් කිරීම සිදුකර තිබේ.

**2.24 ඵලදායීතා අංශය.**

දිස්ත්‍රික්කයේ රාජ්‍ය, පෞද්ගලික පාසල්, පෙර පාසල්, ප්‍රජා හා ප්‍රජා මූල සංවිධාන යන අංශ ආවරනය වන පරිදි ඵලදායීතාව ප්‍රවර්ධනයට අදාළ වන 5 එස්, තත්ත්ව කව, හරිත ඵලදායීතාව ආදී ඵලදායීතා සංකල්ප පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, උපදේශන ලබා දීම හා පසු විපරම් කිරීම තුළින් දිස්ත්‍රික්කයේ ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ.

**2.25 දිස්ත්‍රික් ඉඩම් පරිහරණ අංශය.**

මෙම අංශයට 2016 වර්ෂයේ ලැබුණු ප්‍රතිපාදන මුදල රු. 3,373,153 ක් වූ අතර වැය කළ මුදල 3,276,087 කි. සංවර්ධන වැඩ සටහන් සඳහා වැය කළ මුදල පහත පරිදි වේ.

වැඩ සටහන	වෙන් කළ මුදල (රු.)	වැය කළ මුදල (රු.)	මූල්‍ය ප්‍රගති ප්‍රතිශතය (%)
ජාතික ඉඩම් පරිහරණ දත්ත සමීක්ෂණය	180,000	165,000	92%
දිස්ත්‍රික් ඉඩම් පරිහරණ දත්ත පද්ධතිය	5,000	5,000	100%
විශේෂ අධ්‍යයනය	20,000	20,000	100%
දැනුවත් කිරීමේ වැඩ සටහන්	90,000	89,945	100%
දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් වාර්තාව සැකසීම	8,100	8,100	100%
ප්‍රාදේශීය ඉඩම් පරිහරණ සැලසුම් ස්ථාපනය	1,350,000	1,349,483	100%
ග්‍රාමීය ඉඩම් පරිහරණ සැලසුම් සැකසීම සහ ස්ථාපනය	100,000	99,800	100%
ජල මූලාශ්‍ර සහ ජල උල්පත් සංරක්ෂණය සඳහා ඉඩම් පරිහරණ සැලසුම් සැකසීම සහ ස්ථාපනය	40,000	39,387	100%
භායනයට පත් ඉඩම් පුනරුත්ථාපනය කිරීම	50,000	49,997	100%
දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් කමිටුව පැවැත්වීම	15,000	15,000	100%
ප්‍රාදේශීය ඉඩම් පරිහරණ සැලසුම් කමිටු පැවැත්වීම	45,000	45,000	100%



මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම	18,000	16,613	100%
වාර්ෂික වැඩ මුළු පැවැත්වීම	62,900	62,300	100%
මුළු වියදම	1,984,000	1,965,632	

**2.26 ළමා ආරක්ෂක අංශය.**

ළමා නිවාස අධීක්ෂණය, පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටු වීම සම්බන්ධව නිලධාරීන් පුහුණු කිරීම, අන්තර් පාඨශාලිය විවාද තරගාවලිය, ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීම, විද්‍යා පිය සිසුන් දැනුවත් කිරීම, පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටු වීම 2016 වර්ෂයේ මෙම අංශයේ ප්‍රධාන කාර්යයන් වේ.

**2.27 වනිතා සංවර්ධන අංශය.**

වැඩසටහන	ක්‍රියාත්මක කල ස්ථානය	ඉලක්ක ගතකණ්ඩායමකිලාහිත්පු/	සහභාගීවූ සංඛ්‍යාව	වැය කල මුද්‍ය වටිනාකම
ගිණුම් පුහුණු වැඩසටහන	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකුරුණෑගල,	දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩල නිලධාරී වනිතා සංවර්ධන , සහන සොයුරි,නිලධාරී	237	රු. 56,400.00
කාන්තා බල මණ්ඩල ජාලය ශක්තිමත් කිරීම	දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකුරුණෑගල,	දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩල නිලධාරී	100	රු. 1,500.00

**2.28 ඉඩම් අංශය.**

දිස්ත්‍රික්කය තුළ පවතින ඉඩම් ගැටළු සම්බන්ධව මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් හා පැමිණිලි විසඳීම සඳහා මැදිහත්වීම, දිස්ත්‍රික්කය තුළ රජයේ ඉඩම් කළමනාකරණයේ ප්‍රමුඛ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීම සහ දිස්ත්‍රික්කය තුළ සිදුවන පාරිසරික ගැටළු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ඉඩම් අංශයේ ප්‍රධාන කාර්යභාරයයි.

- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අදාළව ඉඩම් පිළිබඳ ලබෙන මහජන පැමිණිලි භාරගැනීම ,වාර්ථා සකස්කිරීම හා ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම.
- ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වලින් ලැබෙන රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු ඉල්ලීම් සහ රජයේ ඉඩම් කොටස් ඉල්ලීම් වෙනුවෙන් කටයුතු කිරීම.
- සෑම මසකම තෙවන අභ්‍යන්තර වාර්ෂික දින දිස්ත්‍රික් වන හා පරිසර කමිටුව පැවැත්වීම හා ඒ මගින් පාරිසරික ගැටළු විසඳීම සඳහා ක්‍රියාකිරීම.
- සෑම මසකම දෙවරක් දිස්ත්‍රික් පස් හා බොරළු කැණීම් කමිටුව පැවැත්වීම හා අයදුම්පත් කමිටුව මගින් නිර්දේශ කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලැබෙන කොස්ගස් හෙලීම් අයදුම්පත්‍ර අනුමැතිය සඳහා යොමුකර සති දෙකක කාලය තුළ ආපසු යැවීම.
- දැව හෙලීම් සම්බන්ධව ලැබෙන මහජන පැමිණිලි හා රජයට අයත් ඉඩම්වල දැව හෙලීම් සම්බන්ධව කටයුතු කිරීම.

2016 වසර තුළ මෙම අංශය මගින් සිදු කරන ලද සේවාවන් වේ.

**2.29 මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන අංශය.**

2016 වසර තුළ මෙම අංශය මඟින් සිදු කරන ලද කාර්යයන් පහත දැක්වේ.

- දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීම් 02 ක් පැවැත්වීම.
- මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්ගේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම් 4 ක් පැවැත්වීම.
- මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන /පෙරපාසල් දරුවන්ගේ අරුණ දකින රටා ජාතික චිත්‍ර ප්‍රදර්ශනයට අදාළ චිත්‍ර තෝරාගැනීමේ වැඩසටහන.
- "සෙනෙහෙ තටාක" මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන්/පාර්ශවකරුවන් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම.
- බහු ආංශික පෝෂණ සැලැස්ම යටතේ පෙරපාසල් ගුරුවරියන් පුහුණු කිරීම. (දෙදින නේවාසික වැඩමුව -ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මඟින් ප්‍රතිපාදන ලබාදෙන ලදී)

**2.30 ළමා හිමිකම් අංශය.**

- ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
- එ.ජා.සංවිධානයට යැවීම සඳහා ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ළමා සභාවේ ලමුන්ගේ අදහස් විමසීමේ වැඩසටහන.
- පරිසරය හා ලමුන් සුරැකීමේ මනෝවිද්‍යාත්මක වැඩසටහන.
- ග්‍රාමීය කමිටු මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ එම කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම.
- පරිසර රසවින්දන හා අධ්‍යයන වැඩ සටහන.
- දිස්ත්‍රික් ළමා සභා සැසිවාරය පැවැත්වීම.
- අර්ථාන්විත ළමා සහභාගීත්වය පිළිබඳ දිස්ත්‍රික් ළමා සභාවේ ලමුන් දැනුවත් කිරීමේ වැඩසටහන.
- මත්ද්‍රව්‍ය කර්මාන්තයට එරෙහිව ළමා නායකයින් හා ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන.

2016 තුළ මෙම අංශය මඟින් සිදු කරන ලද සේවාවන් වේ.

**2.31 විමර්ශන අංශය.**

2016 වර්ෂයේදී අංශය වෙත පැමිණිලි 106 ක් ලැබී ඇත. එම පැමිණිලිවලින් තෝරාගත් 22 ක් සඳහා මූලික විමර්ශනයන් සිදු කළ අතර ඉතිරි පැමිණිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කර වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා ලදී. මීට අමතරව ක්ෂේත්‍ර පරීක්ෂා 03 ක් හා කාර්යාල පරීක්ෂණ 15 ක් සිදුකර ඇත.

**2.32 උපදේශන අංශය.**

උපදේශන සේවා ලබා දීම, උපදේශන සහකාර නිලධාරීන් පුහුණු වැඩසටහන් පැවැත්වීම, උපදේශනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම, අධ්‍යාත්මික අධ්‍යාපනය තුළින් ඵලදායී ජීවිතයක් ආකල්ප සංවර්ධන කව වැඩ සටහන පැවැත්වීම, ළමා අපයෝජන හා කාන්තාහිංසනය වැළැක්වීම මෙම අංශයන් සිදු කරන ලදී.

**2.33 ක්‍රීඩා අංශය.**

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය හා විශේෂ දිනය ක්‍රියාවට නැංවීම, ක්‍රීඩා ශක්ති වැඩසටහන් පැවැත්වීම, රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල පැවැත්වීම මෙම අංශයන් සිදු කරන ලද ප්‍රධාන කාර්යයන් වේ.

**2.34 ගිණුම් අංශය.**

ගිණුම් අංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීමයි.

**1. වාර්ෂික ඇස්තමේන්තු ප්‍රතිපාදන වෙන්වීම.**

2016 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙහි 272 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුරුණෑගල සඳහා පහත සඳහන් පරිදි ප්‍රතිපාදන වෙන් කරනු ලැබීය.

වැය ශීර්ෂය	:	272, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුණෑගල
වැඩ සටහන	:	01, මෙහෙයුම් කටයුතු
ව්‍යාපෘතිය	:	01, සාමාන්‍ය පරිපාලනය සහ ආයතන සේවා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.
ව්‍යාපෘතිය	:	02 ප්‍රාදේශීය ලේකම් කාර්යාල
ව්‍යාපෘතිය	:	03 වියළි කලාපීය කොට්ඨාශය

01 වන වැඩ සටහනේ ව්‍යාපෘති අංක 01 යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන කටයුතු සඳහාද ව්‍යාපෘති 02 යටතේ කුරුණෑගල කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20 ක පරිපාලන කටයුතු සඳහාද ව්‍යාපෘති 03 යටතේ වියළි කලාපීය කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 ක පරිපාලන කටයුතු සඳහාද ප්‍රතිපාදන වෙන් කරනු ලැබීය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහාත් ජරාදේශීය ලේකම් කාර්යාල 30 සඳහාත් මූලධන වැය වෙනුවෙන් ව්‍යාපෘති අංක 01 යටතේම ප්‍රතිපාදන වෙන් කර ඇත.

රජයේ නිලධාරීන්ගේ වැටුප් ණය අත්තිකාරම් ගෙවීම හා අයවීම වෙනුවෙන් 27201 රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම යටතේ අදාළ සීමාවන් අනුමත කර ඇත.

**2. ප්‍රතිපාදනවලට එරෙහි වියදම.**

2016 වර්ෂයේ දරණ ලද වියදම් සමාලෝචනය කරන විට, වැය ශීර්ෂ 272, හි 01 වැඩ සටහනේ ව්‍යාපෘති තුන සඳහා දරන ලද වියදම පහත පරිදි සාරාංශ කළ හැකිය.

වැය ශීර්ෂය	:	272 - කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
වැඩ සටහන	:	01 - මෙහෙයුම් කටයුතු

**උපලේඛණ 01**

ව්‍යාපෘති තුනෙහි ශුද්ධ ප්‍රතිපාදන හා ශුද්ධ වියදම.

	ව්‍යාපෘතිය	මුළු ශුද්ධ ප්‍රතිපාදනය		මුළු ශුද්ධ වියදම		ඉතිරිය	
		රු.	%	රු.	%	රු.	%
පුනරාවර්තන වියදම	01. සාමාන්‍ය පරිපාලනය සහ ආයතන සේවා දි.ලේ.කා.	73,167,000	100	70,342,918	100	2,824,082	-
	02. ප්‍රාදේශීය ලේකම් කාර්යාල	1,104,218,000	100	1,093,165,496	100	11,052,504	-

	03. වියළි කලාපීය කොට්ඨාශ	461,865,000	100	457,163,490	100	4,701,510	-
	<b>පුනරාවර්තන එකතුව</b>	<b>1,639,250,000</b>	<b>100</b>	<b>1,620,671,904</b>	<b>100</b>	<b>18,578,097</b>	-
මූලධන වියදම්	01. සාමාන්‍ය පරිපාලනය සහ ආයතන සේවා දි.ලේ.කා.	46,150,000	100	45,782,584	100	367,416	-
	02. ප්‍රාදේශීය ලේකම් කාර්යාල	800,000	100	756,082	100	43,918	-
	03. වියළි කලාපීය කොට්ඨාශ	700,000	100	562,373	100	137,627	-
	<b>මූලධන එකතුව</b>	<b>47,650,000</b>	<b>100</b>	<b>47,101,039</b>		<b>548,961</b>	
මුළු එකතුව	(පුනරාවර්තන හා මූලධන)	<b>1,686,900,000</b>	<b>100</b>	<b>1,667,772,942</b>	<b>100</b>	<b>19,127,058</b>	-

**3. රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම - 27201**

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 27201 රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුම යටතේ, 2016 වර්ෂයේ අනුමත සීමාවන් හා ලැබීම් සහ ගෙවීම් පහත පරිදි සාරාංශ කළ හැකිය.

	වියදමෙහි උපරිම සීමාව	ලැබීම් වල අවම සීමාව	හර ශේෂයේ උපරිම සීමාව
විසර්ජන පනතින් බලය දෙනු ලැබූ සීමාවන්	96,000,000.00	72,000,000.00	370,000,000.00
වර්ෂය තුළ හර කිරීම් හා බැර කිරීම්	89,081,533.09	85,249,581.57	263,462,031.39
අනුමත සීමාවන්ට යටත්ව කළ හර හා බැර	88,972,615.09	85,140,663.57	263,462,031.39

2016 වර්ෂය තුළදී අනුමත සීමාවන් කිසිවක් ඉක්මවා නැති බව ඉහත සටහනින් පෙනීයනු ලබයි.

2016 වර්ෂය තුළදී මෙම අත්තිකාරම් ගිණුම යටතේ පහත සඳහන් පරිදි අත්තිකාරම් නිකුත් කිරීමට හැකියාව ලැබුණි.

අත්තිකාරම්/ ණය වර්ගය	නිලධාරීන් සංඛ්‍යාව	ගෙවූ මුදල
උත්සව අත්තිකාරම්	2616	26,120,000
විශේෂ අත්තිකාරම්	588	3,432,000
ආපදා ණය	588	59,824,827
පා පැදි	11	66,000
වෙනත්	6	36,000
<b>එකතුව</b>	<b>3809</b>	<b>89,478,827</b>

2016.12.31 දිනට මෙම අත්තිකාරම් ගිණුමේ මු. රෙ. 506 (ඩී) ප්‍රකාර කේවල ශේෂ සැසඳීම් ප්‍රකාශය විගණකාධිපති වෙත ඉදිරිපත් කර ඇත.

**4. පොදු තැන්පත් ගිණුම.**

2016 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පොදුතැන්පත් ගිණුමේ විස්තර පහත දැක්වේ.

පොදුතැන්පත් ගිණුමේ අංකය	6003	6000
2016.01.01 දිනට ශේෂය	7,702,035.35	666,334,847.83
වසර තුළ තැන්පත්	-	1,463,171,594.01
	7,702,035.35	2,129,506,441.84
අඩු: වසර තුළ ගෙවීම්	7,702,035.35	1,634,095,239.29
2016.12.31 දිනට ශේෂය	-	495,411,202.55

උක්ත ශේෂයන් භාණ්ඩාගාර පොත් වල ශේෂයන් සමඟ සැසඳීම් කර ඇත.

**5. ආදායම් ගිණුම.**

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, කිසිදු ආදායම් ශීර්ෂයක ගණන් දීමේ නිලධාරියකු නොවන නමුත්, විවිධ ආදායම් ගණන්දීමේ නිලධාරීන් වෙනුවෙන් රාජ්‍ය ආදායම් එකතු කර දීමට නියෝජිත ආයතනයක් වශයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කටයුතු කරයි.

2016 වර්ෂය තුළදී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් රු. 519,695,668.36 ක ආදායමක් එකතු කර ඇත. එකතු කරන ලද ආදායම් පිළිබඳ විස්තර උපලේඛණ අංක 02 මගින් පෙන්වයි. එකතු කරන ලද ආදායම් මාසික ගිණුම් සාරාංශ මගින් භාණ්ඩාගාරයට වාර්තා කරන අතර, බැර නිවේදන මගින් අදාළ ආදායම් ගණන්දීමේ නිලධාරීන්ට වාර්තා කරයි.

**6. භාණ්ඩාගාර අග්‍රිම ගිණුම අංක 7002/0/0/311/16.**

2016 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්ගේ භාණ්ඩාගාර අග්‍රිම ගිණුමේ ශේෂය පහත පරිදි වේ.

	මුදල ( රුපියල් )
2016.01.01 දිනට අග්‍රිම ශේෂය	0.00
වර්ෂය තුළ භාණ්ඩාගාරයෙන් ලද අග්‍රිම	7,268,100,000.00
එකතු කළා : දෙපාර්තමේන්තුවේ රැස් කිරීම් (අග්‍රිම හර)	1,724,448,702.09
	8,992,548,702.09
අඩු කළා : මුදලින් ගෙවීම් (අග්‍රිම බැර)	8,992,548,702.09
ඉතිරි ශේෂය	-
අඩු කළා : භාණ්ඩාගාරයට ප්‍රේෂණය කළ මුදල	-
2016.12.31 දිනට ශේෂය	නැත

මෙම අග්‍රිම ශේෂය භාණ්ඩාගාර අග්‍රිම ශේෂය සමඟ එකඟවේ.

**7. රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රතිපාදන**

තම වැය ශීර්ෂයට අදාළ ගෙවීම්වලට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු 55 ක පමණ ගෙවීම්වලට සෘජුවම සම්බන්ධ වෙයි. 2016 වර්ෂය තුළ රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වලින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වෙත වෙන් කරන ලද ප්‍රතිපාදනය රු. 22,665,425,423 කි. එම ප්‍රතිපාදනයෙන් දරන ලද වියදම රු. 5,841,748,112 කි.

ආදායම් වාර්තාව - 2016 වර්ෂය

අනු අංකය	ආදායම් ශීර්ෂය	විස්තරය	ආදායම් ගණන්දීමේ නිලධාරී	මුළු ආදායම
1	10.02.04.01	සුරා බද්ද - මත්පැන්	සුරාබදු කොමසාරිස්	-
2	10.02.07.00	මුද්දර ගාස්තු	දේශීය ආදායම් කොමසාරිස්	-
3	10.03.01.00	සුබෝපහෝගී මෝටර් වාහන බද්ද	මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්	-
4	10.03.02.00	පැවරීම් බද්ද	රෙජිස්ට්‍රාර් ජනරාල්	-
5	10.03.06.00	පරිසර සංරක්ෂණ බද්ද	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	-
6	10.03.07.02	රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අදාළ ලියාපදිංචි කිරීමේ ගාස්තු	රෙජිස්ට්‍රාර් ජනරාල්	40,119,492.00
7	10.03.07.03	පෞද්ගලික දැව ප්‍රවාහනය	වන සංරක්ෂක	2,983,577.25
8	10.03.07.04	මෝටර් රථ විකිණීම මත බදු	මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්	5,000.00
9	10.03.07.05	මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ බලපත්‍ර ගාස්තු	ලේකම් මහජන ආරක්ෂාව හා නීතිය හා සාමය පිසිබද අමාත්‍යාංශය	655,845.00
10	10.03.07.99	අනෙකුත් බලපත්‍ර ගාස්තු	ලේකම් රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යාංශය	24,599,996.42
11	20.02.01.01	රජයේ ගොඩනැගිලි කුලී	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	2,090,878.26
12	20.02.01.02	රජයේ කැලෑවලින් ලැබෙන ආදායම්	වන සංරක්ෂක	81,015.00
13	20.02.01.03	ඉඩම් හා අනෙකුත් බදු කුලී	ඉඩම් කොමසාරිස්	252,316.00
14	20.02.01.99	අනෙකුත් කුලී	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	-
15	20.02.02.01	ණය දීම	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	-
16	20.02.02.99	පොලිය වෙනත්	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	-

				11,197,353.94
17	20.03.01.00	දෙපාර්තමේන්තුවේ විකිනීම්	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	81,710.00
18	20.03.02.06	සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ පනත යටතේ ගාස්තු	වනජීවී අධ්‍යක්ෂක ජනරාල්	-
19	20.03.02.07	විසා බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර පුරවැසි භාවය ලබා ගැනීම පිළිබඳ ගාස්තු	ආගමන විගමන පාලක	-
20	20.03.02.13	විභාග හා අනිකුත් ගාස්තු	විභාග කොමසාරිස් ජනරාල්	798,300.00
21	20.03.02.14	මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගාස්තු	මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්	295,824,277.50
22	20.03.02.03	හැඳුනුම්පත් ගාස්තු	පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්	998,910.00
23	20.03.02.99	විවිධ	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	721,816.07
24	20.03.03.00	දඩ මුදල් හා රාජ සන්තක කිරීම	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	-
25	20.03.03.02	දඩ මුදල් හා රාජ සන්තක කිරීම	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	11,587,632.00
26	20.03.99.00	අනෙකුත් ලැබීම් (රජයේ ආදායම් - විවිධ)	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	22,776,485.65
27	20.04.01.00	වැන්දඹු අනන්දරු හා විශ්‍රාම වැටුප් දායක අරමුදල	විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්	81,674,663.27
28	20.05.99.00	අනෙකුත් පැවරීම්	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	-
29	20.06.02.00	ප්‍රාග්ධන වත්කම් විකිනීම	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	2,000,420.00
30	20.03.04.00	රජයේ නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්	21,245,980.00
		එකතුව		519,695,668.36



2016 වර්ෂයේ රේඛීය අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු වලින් ලද ප්‍රතිපාදන හා වියදම

උපලේඛනය 03

ශීර්ෂ අංකය	වැය විෂයය	මුලු ප්‍රතිපාදනය	වියදම	ඉතිරිය
001	ජනාධිපති කාර්යාල	19,890,288	12,287,717	7,602,571
002	අග්‍රාමාත්‍ය කාර්යාලය	75,000	39,526	35,474
101	බුද්ධිශාසන අමාත්‍යාංශය	17,075,477	15,303,201	1,772,276
102	මුදල් අමාත්‍යාංශය	2,606,050	1,865,171	740,879
103	ආරක්ෂක අමාත්‍යාංශය	824,245	824,245	-
104	ප්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු ළමා හා තරුණ කටයුතු අමාත්‍යාංශය	3,902,213,272	1,568,420,680	2,333,792,592
106	මහජන සාමය, ආපදා කළමනාකරණ ක්‍රියාත්මක කටයුතු අමාත්‍යාංශය	74,335,126	69,456,533	4,878,593
110	අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය	22,670,922	19,868,546	2,802,376
111	සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය	5,270,992	5,219,683	51,309
117	මහාමාර්ග අමාත්‍යාංශය	40,000	39,234	766
118	කෘෂිකර්ම අමාත්‍යාංශය	47,451,420	42,264,989	5,186,431
120	කෘෂිකර්ම අමාත්‍යාංශය	523,943,450	511,647,861	12,295,589
121	ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යාංශය	1,722,739,326	1,136,170,210	586,569,116
124	සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන	1,909,523,677	1,002,696,438	906,827,239
130	රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන	15,264,867	14,853,894	410,973
136	සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය			

		44,543,904	31,537,170	13,006,734
153	ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය	80,182,259	50,625,223	29,557,036
160	පරිසර හා පුනර්ජනනී බලශක්ති අමාත්‍යාංශය	101,500	101,480	20
163	අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශය	229,555,789	134,619,920	94,935,869
196	විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය	5,227,842	4,966,676	261,166
197	නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය	567,000	498,700	68,300
198	වාරි මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය	3,964,301	3,848,363	115,938
201	බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව	78,963,370	44,613,276	34,350,094
206	සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව	2,611,930	1,709,221	902,709
210	ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව	18,250	17,795	455
216	සමාජ සේවා දෙපාර්තමේන්තුව	32,910,994	22,161,161	10,749,833
217	පර්වත හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව	22,048,171	21,751,100	297,070
219	ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව	158,677,253	75,045,620	83,631,633
220	ආයුර්වේද දෙපාර්තමේන්තුව	424,000	372,400	51,600
227	ප්‍රදේශයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව	27,129,858	26,074,993	1,054,865
252	ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව	1,926,856	1,779,751	147,105
253	විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව	13,511,469,091	921,337,047	12,590,132,044
254	රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව	4,612,651	3,917,083	695,568

282	වාරිමාර්ග අමාත්‍යාංශය	169,743,483	79,378,665	90,364,818
284	වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව	9,202,939	1,862,632	7,340,307
285	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	5,926,785	4,981,425	945,360
286	ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව	108,970	71,040	37,930
289	අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	2,353,376	1,315,250	1,038,126
304	කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව	78,500	58,500	20,000
307	මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව	2,519,300	1,843,822	675,478
326	ප්‍රජාපාදක විශෝදන දෙපාර්තමේන්තුව	669,125	505,240	163,885
327	ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව	3,374,212	3,242,211	132,001
328	මිනිස්බල හා රැකිරීම් දෙපාර්තමේන්තුව	2,589,603	2,554,419	35,184
	එකතුව	22,665,425,423	5,841,748,112	16,823,677,311

වාර්ෂික විසර්ජන ගිණුමේ තොරතුරු

ඩී. ජී.එස්.ඒ. -2

වැඩසටහන් අනුව විසර්ජන ගිණුම

වියදම් ශීර්ෂ අංකය:- 272

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :- කුරුණෑගල

වැඩසටහන් අංකය හා නාමය :- 1 මෙහෙයුම් වැඩසටහන

පුනරාවර්තන හා මූලධන වියදම් සාරාංශය

	(1)	(2)	(3)	(4)	(5)	(6)
වියදමෙහි ස්වභාවය(ඩී.ජී.එස්.ඒ.ආකෘති යොමුව සමග)	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම්	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්	මු.රෙ. 66 සහ මු.රෙ.69 අනුව මාරුකිරීම්	මුළු ශුද්ධ වෙන් කිරීම්(1+2+3)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/(ඉක්මවීම) (4-5)
	රු	රු	රු	රු	රු	රු
(අ) පුනරාවර්තන (ඩී.ජී.එස්.ඒ 3)	1,572,000,000	67,250,000	126436000- 126436000	1,639,250,000	1,620,671,904	18,578,097
(ආ) මූලධන (ඩී.ජී.එස්.ඒ 4)	47,000,000	650,000	-	47,650,000	47,101,039	548,961
<b>එකතුව</b>	<b>1,619,000,000</b>	<b>67,900,000</b>	<b>-</b>	<b>1,686,900,000</b>	<b>1,667,772,942</b>	<b>19,127,058</b>

ව්‍යාපෘති අනුව පුනරාවර්තන වියදම්

වියදම් ශීර්ෂ අංකය:- 272

අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :-දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුණෑගල

වැඩසටහන් අංකය හා නාමය : -1 -මෙහෙයුම් වැඩසටහන

	(1)	(2)	(3)	(4)	(5)	(6)
ව්‍යාපෘති අංකය/ නම ,පෞද්ගලික පඩිනඩි සහ සියළුම ව්‍යාපෘති සඳහා අනිකුත් වියදම්	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම් රු.	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්(+/-) රු.	මු.රෙ. 66 සහ මු.රෙ. 69 අනුව මාරුකිරීම්(+/-) රු.	මුළු ශුද්ධ වෙන් කිරීම්(1+2+3) රු.	මුළු වියදම රු.	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/ඉක්මවීම (4-5) රු.
<b>1 -සාමාන්‍ය පරිපාලනය සහ ආයතන සේවා - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය</b>						
පෞද්ගලික පඩිනඩි	61,200,000	-	+2923000-6056000	58,067,000	56,656,027	1,410,973
අනෙකුත් වියදම්	15,000,000	0	+900000-800000	15,100,000	13,686,891	1,413,109
<b>උප එකතුව</b>	<b>76,200,000</b>	<b>-</b>	<b>(3,033,000)</b>	<b>73,167,000</b>	<b>70,342,918</b>	<b>2,824,082</b>
<b>2 ප්‍රාදේශීය ලේකම් කාර්යාල</b>						
පෞද්ගලික පඩිනඩි	983,000,000	22,500,000	+120418000-85000000	1,040,918,000	1,031,419,402	9,498,598
අනෙකුත් වියදම්	64,450,000	400,000	+1000000-2550000	63,300,000	61,746,094	1,553,906
<b>උප එකතුව</b>	<b>1,047,450,000</b>	<b>22,900,000</b>	<b>33,868,000</b>	<b>1,104,218,000</b>	<b>1,093,165,496</b>	<b>11,052,504</b>
<b>3 වියළි කලාපීය කොට්ඨාශ</b>						
පෞද්ගලික පඩිනඩි	419,000,000	44,000,000	+595000-31000000	432,595,000	429,257,826	3,337,175
අනෙකුත් වියදම්	29,350,000	350,000	+600000-1030000	29,270,000	27,905,664	1,364,336
<b>උප එකතුව</b>	<b>448,350,000</b>	<b>44,350,000</b>	<b>(30,835,000)</b>	<b>461,865,000</b>	<b>457,163,490</b>	<b>4,701,510</b>
<b>මුළු එකතුව</b>	<b>1,572,000,000</b>	<b>67,250,000</b>	<b>-</b>	<b>1,639,250,000</b>	<b>1,620,671,904</b>	<b>18,578,097</b>

ව්‍යාපෘති අනුව මූලධන වියදම්

වියදම් ශීර්ෂ අංකය:- අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :-දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුණෑගල

වැඩසටහන් අංකය හා නාමය :- 1 මෙහෙයුම් වැඩසටහන

ව්‍යාපෘති අංකය හා නාමය :- 1 -සාමාන්‍ය පරිපාලනය සහ ආයතන සේවා - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

වැය විෂය අංකය	අයිතම් අංකය	මූලාකරණය (සංකේත අංකය)	අයිතම් විස්තරය	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම්	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්	මු.රෙ 66 සහ මු.රෙ.69 අනුව මාරුකිරීම්	මුළු ශුද්ධ වෙන් කිරීම්(1+2+3)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/(ඉක්මවීම) (3-4)
				(1)	(2)	(3)	(4)	(5)	(6)
				රු		රු	රු	රු	රු
<b>මූලධන වත්කම් වල පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම</b>									
2001		11	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	6,500,000		-	6,500,000	6,302,474	197,526
2002		11	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	1,000,000		-	1,000,000	949,202	50,798
2003		11	වාහන	1,100,000		-	1,100,000	1,094,662	5,338
			උප එකතුව	8,600,000		-	8,600,000	8,346,338	253,662
<b>මූලධන වත්කම් අත්පත් කර ගැනීම</b>									
2102		11	ගෘහ භාණ්ඩ සහ කාර්යාලයීය උපකරණ	4,000,000		-	4,000,000	3,973,303	26,697
2103		11	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	2,000,000	650,000	-	2,650,000	2,617,360	32,640
2104		11	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	30,000,000			30,000,000	29,949,434	50,566
			උප එකතුව	36,000,000	650,000	-	36,650,000	36,540,097	109,903
<b>හැකියා වර්ධනය</b>									
2401		11	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය	900,000		-	900,000	896,149	3,851
			උප එකතුව						

				900,000			900,000	896,149	3,851
			මුළු එකතුව	45,500,000	650,000	-	46,150,000	45,782,584	367,416

ව්‍යාපෘති අංකය හා නාමය :- 2 ප්‍රාදේශීය ලේකම් කාර්යාල

වැය විෂය අංකය	අයිතම අංකය	මූලාකරණය (සංකේත අංකය)	අයිතම විස්තරය	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම්	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්	මු.රෙ 66 සහ මු.රෙ.69 අනුව මාරුකිරීම්	මුළු ශුද්ධ වෙන් කිරීම්(1+2+3)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/(ඉක්මවීම) (3-4)
				(1)		(2)	(3)	(4)	(5)
				රු		රු	රු	රු	රු
<b>හැකියා වර්ධනය</b>									
2401		11	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය	800,000			800,000	756,082	43,918
			මුළු එකතුව	800,000			800,000	756,082	43,918

ව්‍යාපෘති අංකය හා නාමය :-3 වියළි කලාපීය කොට්ඨාස

වැය විෂය අංකය	අයිතම අංකය	මූලාකරණය (සංකේත අංකය)	අයිතම විස්තරය	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම්	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්	මු.රෙ 66 සහ මු.රෙ.69 අනුව මාරුකිරීම්	මුළු ශුද්ධ වෙන් කිරීම්(1+2+3)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/(ඉක්මවීම) (3-4)
				(1)		(2)	(3)	(4)	(5)
				රු		රු	රු	රු	රු
<b>හැකියා වර්ධනය</b>									
2401		11	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය	700,000			700,000	562,373	137,627
			උප එකතුව	700,000			700,000	562,373	137,627
			මුළු එකතුව	47,000,000	650,000	-	47,650,000	47,101,039	548,961

වැඩ සටහන් අනුව වියදම් මූල්‍යකරණ සාරාංශය

අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,  
කුරුණෑගල  
වියදම් ශීර්ෂ අංකය:- 272

මූල්‍යකරණය		වැඩසටහන 1*		වැඩසටහන 2*		මුළු එකතුව		වියදම් ප්‍රතිශතය  (6÷5)×100 %
සංකේතය	සංකේත විස්තරය	ශුද්ධ ප්‍රතිපාදනය	සත්‍ය වියදම	ශුද්ධ ප්‍රතිපාදනය	සත්‍ය වියදම	ශුද්ධ ප්‍රතිපාදනය	සත්‍ය වියදම	
		1	2	3	4	5	6	
		රු	රු	රු	රු	රු	රු	
11	දේශීය අරමුදල්	1,686,900,000	1,667,772,942			1,686,900,000	1,667,772,942	98.87
12	විදේශ ණය							
13	විදේශ ප්‍රදාන							
14	ප්‍රතිපූර්ණය කරනු ලබන විදේශ ණය							
15	ප්‍රතිපූර්ණය කරනු ලබන විදේශ ප්‍රදාන							
16	ප්‍රතිපාර්ශවීය අරමුදල්							
17	විදේශ මූල්‍යයන් ආශ්‍රිත දේශීය පිරිවැය							
21	විශේෂ නීතිසේවා							
	එකතුව	1,686,900,000	1,667,772,942	-	-	1,686,900,000	1,667,772,942	



එක් එක් වැඩ සටහනක ව්‍යාපෘති අනුව වියදම් මූල්‍යකරණය  
 (වැඩසටහනක ව්‍යාපෘති අනුව පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් වල මූල්‍යකරණය)

අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :-දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුණෑගල

වියදම් ශීර්ෂ අංකය:- 272

වැඩසටහන් අංකය හා නාමය :- 1 මෙහෙයුම් වැඩසටහන

මූල්‍යකරණය		ව්‍යාපෘති 01		ව්‍යාපෘති 02		ව්‍යාපෘති 03		වැඩසටහනේ එකතුව/පිටුවේ එකතුව	
		ශුද්ධ ප්‍රතිපාදනය	සත්‍ය වියදම	ශුද්ධ ප්‍රතිපාදනය	සත්‍ය වියදම	ශුද්ධ ප්‍රතිපාදනය	සත්‍ය වියදම	ශුද්ධ ප්‍රතිපාදනය	සත්‍ය වියදම
සංකේතය	සංකේත විස්තරය	රු	රු	රු	රු	රු	රු	රු	රු
11	දේශීය අරමුදල්	119,317,000	116,125,502	1,105,018,000	1,093,921,578	462,565,000	457,725,862	1,686,900,000	1,667,772,942
12	විදේශ ණය	-	-	-	-	-	-	-	-
13	විදේශ ප්‍රදාන	-	-	-	-	-	-	-	-
14	ප්‍රතිපූර්ණය කරනු ලබන විදේශ ණය	-	-	-	-	-	-	-	-
15	ප්‍රතිපූර්ණය කරනු ලබන විදේශ ප්‍රදාන	-	-	-	-	-	-	-	-
16	ප්‍රතිපාර්ශවීය අරමුදල්	-	-	-	-	-	-	-	-
17	විදේශ මූල්‍යයන ආශ්‍රිත දේශීය පිරිවැය	-	-	-	-	-	-	-	-
21	විශේෂ නීතිසේවා	-	-	-	-	-	-	-	-
	එකතුව	119,317,000	116,125,502	1,105,018,000	1,093,921,578	462,565,000	457,725,862	1,686,900,000	1,667,772,942

**2.35 ප්‍රාදේශීය ලේකම් කාර්යාල.**

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලනය යටතේ පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාලසංඛ්‍යාව තිහකි. මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ප්‍රධාන වශයෙන් පහත සඳහන් කටයුතු වලයෙදීමට සිදුවේ.

- ග්‍රාම නිලධාරීන් 1610 ගේ කටයුතු පරිපාලනය හා අධීක්ෂණය
- ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කටයුතු පරිපාලනය හා අධීක්ෂණය
- සමෘද්ධි කළමනාකරුවන් හා සංවර්ධන නිලධාරීන්. පරිපාලනය හා අධීක්ෂණය
- මහජනතාවගේ ඉඩම් පිළිබඳ රාජකාරි හා විදුලි විරෝධතා පිළිබඳ කටයුතු.
- විශ්‍රාමිකයින්ගේ ගෙවීම් සම්බන්ධ රාජකාරි.
- වාර්ෂිකව ඡන්ද නාම ලේඛණ සංශෝධනය කිරීම
- ගල්, වැලි, සහ දැව ආදී බලපත්‍ර නිකුත් කිරීම
- විවාහ, උප්පැන්න, මරණ ලියාපදිංචි කිරීමේ කටයුතු
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කටයුතු
- මහජනතාවගේ ආපදා කළමනාකරණ කටයුතු
- වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

මේ අනුව මහජනතාවගේ ඵදිනෙදා ගැටළු හා අවශ්‍යතා ක්ෂණිකව විසඳා ගැනීමට ඇති ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන ඒකකය වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කටයුතු කරයි.

2016 වර්ෂයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉටු කල ප්‍රධාන මහජන සේවාවන් පහත පරිදි සාරාංශ කල හැකිය.

**උප්පැන්න, විවාහ, මරණ**

ඉටු කල සේවාව	වසර තුළ කටයුතු කලයුතුව තිබූ අයදුම් පත්	වසර තුළ කටයුතු කල අයදුම්පත්	වසර අවසානයේදී ඉතිරිව තිබූ අයදුම් පත්
අළුතින් ලියාපදිංචි කිරීම			
උප්පැන්න	17735	17670	65
උප්පැන්න සංශෝධන	5015	4828	187
විවාහ	11715	11715	0
මරණ	6382	6368	14
ජායා පිටපත් නිකුත් කිරීම			
උප්පැන්න සහතික	190757	190130	627
විවාහ සහතික	33680	33553	127
මරණ සහතික	9676	9648	28
පුද්ගලයින් ලියාපදිංචි කිරීම	52775	52468	307
විදේශ ගමන් බලපත්‍ර	204	157	47
දැව බලපත්‍ර	15687	14957	730
වැලි/ගල් බලපත්‍ර	6620	6575	45
සුරාබදු බලපත්‍ර	108	106	2
ගිනි අවි නිර්දේශ කිරීම	53	35	18

වාහන ආදායම් බලපත්‍ර

නිකුත් කළ වාහන ආදායම් බලපත්‍ර සංඛ්‍යාව	439398
උපයන ලද ආදායම රු.	779,091,315

ව්‍යාපාර නාම

ලියාපදිංචි කළ ව්‍යාපාර නාම සංඛ්‍යාව	3755
රැස් කළ මුළු ආදායම රු.	2,705,645

3. සමාප්තිය.

ඉහත තොරතුරු සමස්ථයක් ලෙස සලකන විට 2016 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහජනතාවගේ අවශ්‍යතාවයන්, පාරිභෝගික තෘප්තියන් කාර්ය මණ්ඩලයේ රැකියා තෘප්තියන් සහිතව භෞතික සම්පත් හා මූල්‍ය සම්පත් පිරිමැසුම්දායක ලෙස යොදා ගනිමින් කාර්යක්ෂමවත්, ඵලදායීවත් ඉටුකිරීමට ප්‍රයත්න දරා ඇති බව පැහැදිලි වේ.

දිනය : 2017.03.14

ගාමිණී ඉලංගරත්න,  
කුරුණෑගල දිසාපති / දිස්ත්‍රික් ලේකම්  
හා ස්වදේශ කටයුතු අතිරේක ලේකම්



**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் தலைமை அதிபதி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මගේ අංකය } ඔබේ අංකය }  
 எனது இல. } NWP/KR/A/DSK/2/16/104 } உமது இல. }  
 My No. } Your No. }

දිනය } 2017 මැයි 23 දින }  
 திகதி } Date }

අධ්‍යක්ෂ ජනරාල්,  
 රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

**ශීර්ෂය 272 - කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ**  
**2016 වර්ෂයේ විසර්ජන ගිණුම පිළිබඳව විගණකාධිපති වාර්තාව**

ශීර්ෂය 272 - කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2016 වර්ෂය සඳහා වූ 2016 දෙසැම්බර් 09 දිනැති අංක 252/2016 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයේ සඳහන් ඩීජීඑස්ඒ 1 ආකෘතියේ සිට 10 ආකෘතිය දක්වා ආකෘතිද, සටහන (i) සිට සටහන (iv) දක්වා වූ තොරතුරු සාරාංශයකින් සමන්විත 2016 වර්ෂය සඳහා වූ විසර්ජන ගිණුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්ට, 2016 අංක 23 විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2015 අංක 16 දරන විසර්ජන පනත හා වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්ට, 2016 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධිවිධාන ඇතුළත් රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පිළියෙල කර ඉදිරිපත් කරන ලද විසර්ජන ගිණුම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2016 දෙසැම්බර් 09 දිනැති අංක 252/2016 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 150 ප්‍රකාරව රාජ්‍ය ගිණුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රසිද්ධ කළ යුතු විසර්ජන ගිණුම සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

2. විගණන විෂය පථය

විසර්ජන ගිණුමේ දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන 2016 අංක 23 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2015 අංක 16 දරන විසර්ජන පනතින් පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන ලද වියදම් සීමාවන් තුළ උපයෝජනයන් සිදු කළේද යන්න හා විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් විසර්ජන ගිණුමේ ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවේවිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විසර්ජන ගිණුම පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම විසර්ජන ගිණුමේ සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.



3. විසර්ජන ගිණුම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 124 හා 125 හි දක්වා ඇති කාර්යභාරයන් සම්බන්ධයෙන් වූ රාජ්‍ය මූල්‍ය පරිපාලනයේ ප්‍රමාණවත් බව තහවුරු කිරීම සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් මුදල් අමාත්‍යවරයාට වගකිව යුතු අතර අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල මුදල් කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ විධායකවරයාට ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ට හා ගණන්දීමේ නිලධාරීන්ට පැවැරේ. ඒ අනුව විසර්ජන ගිණුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්ට, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානවලට, රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වා ගෙනයාම, පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ විසර්ජන ගිණුම පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය සැලැස්ම කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වා ගෙනයාම මෙම වගකීමට ඇතුළත් වේ.

4. විගණන නිරීක්ෂණ

2016 වර්ෂය සඳහා ශීර්ෂ 272 දරන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විසර්ජන ගිණුම පහත දැක්වෙන 4.1 ඡේදයේ සිට 4.9 ඡේදය දක්වා වූ කරුණු දැක්වීම්වලට යටත්ව සතුටුදායක ලෙස පිළියෙල කර ඇති බව නිරීක්ෂණය විය.

4.1 ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දුර්වලතා

(අ) මු.රෙ.66 මඟින් ප්‍රතිපාදන වැඩිකිරීම්

මුදල් රෙගුලාසි 50(2) අනුව වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම හැකිතාක් දුරට සම්පූර්ණවත්, නිවැරදිවත් සිදු කිරීම ගණන්දීමේ නිලධාරියාගේ වගකීම වුවද, නිසි අධ්‍යයනයකින් හා ඇගයීමකින් වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් නොකිරීම නිසා වැය විෂයයන් 12 ක් සඳහා මුළු ශුද්ධ ප්‍රතිපාදනවලින් සියයට 09 සිට සියයට 27 දක්වා මු.රෙ.66 යටතේ මාරුකිරීම් සිදුකර ප්‍රතිපාදන වැඩිකරගෙන තිබුණි.







(ආ) අධි ප්‍රතිපාදන සැලසීම

වැය විෂයයන් 11 කට අධි ප්‍රතිපාදන සලසාගෙන එම ප්‍රතිපාදන වලින් සියයට 8.8 සිට සියයට 50 දක්වා පරාසයක ප්‍රතිපාදන මුදල් රෙගුලාසි 66 යටතේ වෙනත් වැය විෂයයන්ට මාරු කර තිබුණි.

(ඇ) ඉතිරිවීම

වියදම් පිළිබඳ නිවැරදි පුරෝකථනයක් නොකර වැය විෂයයන් සඳහා මුදල් වෙන් කිරීම හේතුවෙන් පුනරාවර්තන වැය විෂයයන් 12 කද, මූලධන වැය විෂයයන් 03 ද පිළිවෙලින් රු.1,612,187 ක හා රු.232,343 ක ඉතිරියක් පෙන්වුම් කර තිබූ අතර, එම ඉතිරිවීම් ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5 හා සියයට 58 ක පරාසයක් ගෙන තිබුණි.

4.2 පාඩු හා අත්හැරීම් පිළිබඳ ප්‍රකාශය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) අංක PC-4803 දරන වාහනයට 2017 ජනවාරි 07 දින සිදුවූ අනතුර හේතුවෙන් වූ රු.19,500 ක අලාභයද 2016 විසර්ජන ගිණුමට ඇතුළත් කර තිබුණි.
- (ආ) 2016 වර්ෂය තුළ අයකර ගෙන තිබුණු හා පොතෙන් කපාහැර තිබුණු පහත සඳහන් අලාභයන් විසර්ජන ගිණුමෙහි වර්ෂය තුළ අලාභ අයකර ගැනීම් / කපාහැරීම් / අත්හැරීම් පිළිබඳ ප්‍රකාශයට ඇතුළත් කර නොතිබුණි.

අලාභයේ ස්වභාවය	අලාභයේ වටිනාකම	අයකර ගැනීම්	පොතෙන් කපාහැරීම්
-----	-----	-----	-----
	රු.	රු.	රු.
PC-5049 වාහනයට සිදුවූ අනතුර	85,064.00	85,064.00	-
සාරගම ජනාධිපති බාලිකා විද්‍යාලයේ ලීඳ කඩා වැටීම	204,387.77	-	204,387.77

- (ඇ) පාඩු හා අත්හැරීම්වල කාල විශ්ලේෂණයේ 2011 මැයි 20 දින සිදුවූ රු.500,000 ක අලාභය වසර 5-10 දක්වා කාලයට ඇතුළත් කළයුතු වුවත්, වසර 05 ට අඩු කාලයට ඇතුළත් කර පෙන්වා තිබුණි.





4.3 පොත්වලින් කපාහැරීම් පිළිබඳ ප්‍රකාශය

ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් 2016 සැප්තැම්බර් 28 දිනැතිව පොතෙන් කපාහැරීමට අනුමැතිය ලබාදී තිබුණු සාරගම ජනාධිපති බාලිකා විද්‍යාලයේ ළිඳ කඩා වැටීමෙන් සිදුවූ රු.204,388 ක අලාභය මෙම ප්‍රකාශයට ඇතුළත් කර නොතිබුණි.

4.4 බැරකම් අනාවරණය නොකිරීම

ගිණුම් අංශයේ 24201 දරන ඡායා පිටපත් යන්ත්‍රය අලුත් වැඩියාව වෙනුවෙන් 2016 දෙසැම්බර් 27 දින පෞද්ගලික සමාගමක් විසින් ඉදිරිපත් කර තිබූ ඉන්වොයිසිය සඳහා ගෙවිය යුතු රු.33,530 ක මුදල 2017 පෙබරවාරි 27 වන දින ගෙවා තිබුණු අතර, එම මුදල 2016 විසර්ජන ගිණුමේ බැරකම් තුළ ඇතුළත් වී නොතිබුණි.

4.5. 2007 සැප්තැම්බර් 05 දින නිකුත් කරන ලද භාණ්ඩාගාර මෙහෙයුම් වක්‍රලේඛ අංක 2007/05 හි (1) වැනි ඡේදයේ උපදෙස්වලට අනුකූලව ආරම්භ කරන ලද නව බැංකු ගිණුම් පිළිබඳ 2016 දෙසැම්බර් 31 දිනට තත්ත්ව වාර්තාව

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(අ) 2016 දෙසැම්බර් 31 දිනට පිළියෙල කරන ලද බැංකු සැසඳුම් ප්‍රකාශ අනුව බැංකුවට ඉදිරිපත් නොකරන ලද මාස 06 ඉක්මවූ පහත සඳහන් චෙක්පත් මෙම වාර්තාවෙහි පෙන්නුම් කර නොතිබුණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	ගිණුම් අංකය	චෙක්පත් අංකය	දිනය	වටිනාකම
-----	-----	-----	-----	-----
				රු.
ගිරිබාව	184-1-001-9-9026942	65190	2016.02.18	1,400.00
ගිරිබාව	184-1-001-9-9026942	75010	2016.04.27	9,975.00
මාස්පොත	100189029970	710351	2016.06.23	1,870.80
මල්ලවපිටිය	334-1-002-9-9026936	364667	2016.06.10	100.00
		364704	2016.06.20	150.00
රිදීගම	7042123	285263	2016.02.25	200.00
ඉබ්බාගමුව	207-1-001-8-902-6939	75627	2016.06.24	150.00
ගල්ගමුව	7042138	199279	2016.06.03	640.00





(ආ) 2016 දෙසැම්බර් 31 දිනට බැංකු ප්‍රකාශය අනුව ශේෂය හා විසර්ජන ගිණුමේ සටහන් (iv) අනුව බැංකු ප්‍රකාශය අනුව ශේෂය අතර නොසැසඳීම් නිරීක්ෂණය විය.

(ඇ) පහත සඳහන් බැංකු ගිණුම්වලට අදාළව 2016 දෙසැම්බර් 31 දිනට බැංකු සැසඳුමෙහි බැංකු ශේෂය හා විසර්ජන ගිණුමෙහි සටහන (iv) හි දක්වා ඇති ශේෂය අතර වෙනස්කම් නිරීක්ෂණය විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය	ගිණුම් අංකය	බැංකු සැසඳුම අනුව ශේෂය	විසර්ජන ගිණුමෙහි දක්වා ඇති ශේෂය	වෙනස
		රු.	රු.	රු.
වීරඹුගෙදර	10119026966 - මහජන බැංකුව	31,258,969	21,258,969	10,000,000
ඇහැටුවැව	100169026948 - මහජන බැංකුව	19,759,244	17,959,244	2,000,000
	100299026936 - ලංකා බැංකුව	20,678,484	20,679,484	1,000

4.6 විගණනය වෙත සාක්ෂි ඉදිරිපත් නොකිරීම

පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

(ආ) 2016 දෙසැම්බර් 31 දිනට තැන්පත් ගිණුම්වල ශේෂයන්ගේ එකතුව ලෙස විසර්ජන ගිණුමේ සටහන (ii) හි දක්වා ඇති රු.495,376,365 ක මුදල පිළිබඳව කාල විශ්ලේෂණය විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.

(ඇ) මුදල් රෙගුලාසි 571 ප්‍රකාර කල් ඉකුත් වූ සියලු තැන්පතු පිළිබඳව මුදල් රෙගුලාසි 570 ප්‍රකාර සෑම අර්ධ වර්ෂයක් අවසානයේදීම ලැයිස්තුවක් පිළියෙල කළයුතු වුවත්, එසේ ඉදිරිපත් කර නොතිබුණි.

4.7 ජංගම නොවන වත්කම් සංවලන වාර්තාව

2016 දෙසැම්බර් 31 දිනට ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ භෞතික ප්‍රගතිය සියයට 80 ක් වීම හේතුවෙන් 2016 දී දරන ලද රු.5,688,892 ක වියදම කෙටිගෙන යන වැඩ අංක (3) ට ඇතුළත් කළ යුතු වුවද, එය අත්පත් කරගැනීමේ (2) 1 මිලදී ගැනීම් මගින් තීරුවට ගෙන තිබුණි.







4.8 වාරිසපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට 121-1-1-0-2104 වැය ශීර්ෂයෙන් ප්‍රතිපාදන වෙන්කර තිබුණත්, 2016 වර්ෂයේ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් වූ ප්‍රසම්පාදන පුවත්පත් දැන්වීමට කරන ලද රු.81,807 ක වියදම 272-1-1-0-2104 වැය ශීර්ෂයේ වියදමට එකතු කර තිබුණි.

4.9 ධාවන සටහන් විගණනයට ඉදිරිපත් නොකිරීම

2016 වර්ෂයට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 21 කට අදාළ සංචිත වාහන 20 ක ධාවන සටහන් හා වෙන්කළ වාහන 12 ක මාසික ධාවන සටහන් සාරාංශ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

5. පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර මා විසින් ශීර්ෂ අංක 272 ට අදාළව මූල්‍ය හා කාර්ය සාධනය පිළිබඳ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

(එස්.එම්.එන්.තිලකරත්න),  
සහකාර විගණකාධිපති,  
විගණකාධිපති වෙනුවට.

- පිටපත් : 1. ලේකම් - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
- 2. දිස්ත්‍රික් ලේකම් - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුණෑගල

